

Ceylon Government Gazette

Published by Authority.

No. 5,826 — FRIDAY, JANUARY 3, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	... 42
Western Province	... 1	Land Resumption Notices	... —
Central Province	... 8	Notices under Ordinance No. 1 of 1897	... <i>Suppl & 20</i>
Northern Province	... —	Abstracts of Season Reports	... —
Southern Province	... 9	Notices under "The Forest Ordinance"	... —
Eastern Province	... —	Sales of Arrack, Opium, and Toll Rents	... —
North-Western Province	... 11	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... 12	Sales of Salt and Timber	... —
Province of Uva	... —	Notifications of Close Season, Infected Areas, &c.	... —
Province of Sabaragamuwa	... 17	Specifications under "The Irrigation Ordinance"	... —

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,272, w. p.

Colonial Secretary's Offices,
Colombo, December 22, 1901.

ON Monday, February 3, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,033. Village—Migahatenna.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
10434	Indalakumburagodella <i>alias</i> Bore-luketiyagodellakele	Crown	Jungle	1	1 30	25
10435	Indalakumburadeniya	do.	Deniya	0	3 25	15
10436	Indalakumburagodella <i>alias</i> Ulu-metigodella	Pinibiyekalugale Mun-handiranege Sarohamy	Cleared land	1	2 18	20
10437	Indalkumbura <i>alias</i> Ulumti-godellawatta	do.	Garden	0	1 13	25
10438	Hinpanliyaddekumbura	Don Abraham Kotalawala	Paddy field	0	0 37	50
10439	Hinpanliyaddegodella	P. M. Sarohamy	Cleared land	0	0 10	20
10440	Hinpanliyaddegodellakumbura	Don Abraham Kotalawala	Paddy field	0	0 3	50
10441	Boraluketiyewilegodella <i>alias</i> Hinpanliyaddegodella	Crown	Chena and jungle	0	2 21	20
10442	Boraluketiyewilegodella <i>alias</i> Hinpanliyaddegodellekele	do.	Jungle	2	3 20	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
10443	Boraluketiyawilagodella or Hinpanliyaddedeniya	Crown	Deniya	0	0 36	10
10444	Do.	do.	do.	0	0 35	10
10445	Hinpanliyaddekumbura	Don Abraham Kotalawala	Paddy field	0	0 16	50
10446	Boraluketiyawilapitakattiyewatta	Pulahinge Rodrigo Podi Appuhamy	Garden	0	3 37	30
Situating in the Maha pattu south of Pasdun korale east. Preliminary plan 11,150. Village—Udawela.						
10973	Dangaha-asweddumekamata	Mallawa-atchige Johanis and others	Threshing-floor	0	0 5	20
10974	Hakuranahena	Crown	For reservation	0	1 15	—
10975	Millagaha-asweddumekumbura	Karannagodage Issan Appu and others	Paddy field	0	0 23	50
10976	Hakuranehenadeniya	Karannagodage Anneris Appu	Deniya	0	0 10	50
10977	Hakuranehena	Crown	Jungle	8	1 22	25
10978	Do.	do.	For reservation	0	3 22	—
10979	Hakuranehenadeniya	do.	Deniya	0	1 21	10
Situating in the Maha pattu north of Pasdun korale east.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,272, W. P.

වම් 1901 ක්වු දෙසැම්බ් 22 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදීය.

කමහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපරිපාලන උත්තරාණන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවසන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු පෙබරවාරි මස 3 වෙනි දිනවූ සඳුදා දවල් 12ට කමහර කමිටුවේදී වෙන්දේසිකර විණන්ට හෝ තීරණකරවට යෙදෙනවා ඇත. සිතියම 11,033. ගම—මහගහැන්න.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල රු.	
10434	ඉදලකුඹුරේගොඩැල්ල නොහොත් බොරඑකැවිය ගොඩැල්ලකැලේ	රජසන්තක	කැලේ	1 1 30	25	
10435	ඉදලකුඹුරේදෙනිය	එම	දෙනිය	0 3 25	15	
10436	ඉදලකුඹුරේගොඩැල්ල නොහොත් උච්චැවියගොඩැල්ල	පිනිබිඳේ කමහර වූකන්දිරන්ගේසරෙහාමි	එලිකරපු බිම	1 2 18	20	
19437	ඉදලකුඹුර නොහොත්උච්චැවිය ගොඩැල්ලවන්න	එම	වගාව	0 1 13	25	
10438	හිත්පත්ලියද්දෙකුඹුර	දෙත් ඒබ්‍රහම් කොට්ටාවල	කුඹුර	0 0 37	50	
10439	හිත්පත්ලියද්දෙගොඩැල්ල	පී. ඇම්. සාරෙහාමි	එලිකරපු බිම	0 0 10	20	
10440	හිත්පත්ලියද්දෙගොඩැල්ල කුඹුර	දෙත් ඒබ්‍රහම් කොට්ටාවල	කුඹුර	0 0 3	50	
10441	බොරඑකැවියෙවිලගොඩැල්ල නොහොත් හිත්පත්ලියද්දෙගොඩැල්ල	රජසන්තක	හේන සහ කැලේ	0 2 21	20	
10442	බොරඑකැවියෙවිලගොඩැල්ල නොහොත් හිත්පත්ලියද්දෙ ගොඩැල්ලකැලේ	එම	කැලේ	2 3 20	25	
10443	බොරඑකැවියෙවිලගොඩැල්ල නොහොත් හිත්පත්ලියද්දෙදෙනිය	එම	දෙනිය	0 0 36	10	
10444	එම	එම	එම	0 0 35	10	
10445	හිත්පත්ලියද්දෙකුඹුර	දෙත් ඒබ්‍රහම් කොට්ටාවල	කුඹුර	0 0 16	50	
10446	බොරඑකැවියෙවිලපිටකම්බියෙ වන්න	පුලකින්නේ රුද්‍රිගු පොහි අප්පු හාමි	වගාව	0 3 37	30	
පිටිවැනිබෙත්තේ හැගෙනහිර පස්දම්කෝරලේ දකුණු මහපත්තුවේය. සිතියම 11,150. ගම—උඩවෙල.						
10973	දත්තභූමියද්දෙමෙකමක	එලිලවආච්චිගේ තේහානිස්සහ තවත්	කමත	0 0 5	20	
10974	කකුරහේන	රජසන්තක	නොමිකිනියසුතුයි	0 1 15	—	
10975	මිල්ලගහූමියද්දෙකුඹුර	කරන්හාගොඩගේ ඉසන්අප්පු සහ තවත්	කුඹුර	0 0 23	50	
10976	කකුරහේනදෙනිය	කරන්හාගොඩගේ අවුනේරිස් අප්පු	දෙනිය	0 0 10	50	
10977	කකුරහේන	රජසන්තක	කැලේ	8 1 22	25	
10978	එම	එම	නොමිකිනිය සුතුයි	0 3 22	—	

නො.	ඉඩමේ නම.	අයිතියක් කියවන්නා.	අන්දම.	මහල.	අක්කර යක මිල.
				ර. රු. ප.	රු.
10979	සකුරුවෙහෙසවෙහෙස පිහිටා තිබෙන පොළොවකට පස්දුමකෝරලේ උතුරු මහසන්තුවේ.	රජයට	දෙහිය	0 1 21	10

මෙම ඉඩම හැරුණු වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යයට පවසා තිබේ. මෙහි මිල කොන්දේසි හැරුණු කමහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාපතිවරයාට පවසා තිබේ.

හරුහර උතුරු මහසන්තුවෙහි ආණ්ඩුවේ,
ආර්. වෙල්ලස්ලා. අප්පිවරය,
වැඩබලන මහසේනාකාරිය වෙහෙර.

No. 1,273, W. P.

Colonial Secretary's Office,
Colombo, December 22, 1901.

ON Monday, February 3, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
Preliminary plan 11,115. Village—Halwatura.					
10752	Iitagaladeniya	Crown	Deniya	0 3 17	10
Preliminary plan 11,136. Village—Dewamulla.					
10856	Dehigahakumburapaula-kattiya	Crown	do.	0 0 22	10
10857	Do.	do.	do.	0 1 6	10
10858	Do.	do.	do.	0 3 26	10
R 808	Dehigahakumbura	D. J. Wijesekera and others	Paddy field	0 1 12	30
10859	Do.	Crown	Deniya	3 0 8	10
Village—Pahalanaragala.					
10860	Dehigahahena	Crown	Deniya	0 0 6	10
Village—Dewamulla.					
S 808	Dehigahakumbura	D. J. Wijesekera and others	Paddy field	0 0 6	30
T 808	Do.	do.	do.	0 0 6	30
U 808	Do.	do.	do.	0 0 3	30
10861	Dehigahakumburapitakattiya	Crown	Deniya	0 0 6	10
Village—Pahalanaragala.					
V 808	Enderamulla-aswedduma	L. Simanchi Appu and others	Paddy field	0 3 10	30
10862	Do.	Crown	Deniya	9 3 30	10
10863	Maha-amuhenlandedeniya	do.	do.	3 0 0	10
Preliminary plan 11,077. Village—Yatagampitiya.					
10624	Karanketiya Ihaladeniya	Crown	Manana	2 1 7	10
10625	Karanketiypitakattiya	do.	Paddy field	1 2 30	12
10626	Kotapanwiladeniya	do.	do.	4 3 10	12
10627	Do.	do.	Manana	0 3 6	10
10628	Do.	do.	do.	4 0 26	10
10629	Do.	do.	do.	1 2 1	10
Preliminary plan 11,085. Village—Yatagampitiya.					
10677	Puwakgahawiladeniya	Crown	Paddy field	1 0 32	12
10678	Kukuluelakumburapita-kattiya	Crown	Paddy field	2 0 0	10
10679	Do.	do.	Deniya	0 3 20	10
10680	Gorakagahadeniya	do.	Paddy field	3 3 15	12
10681	Akulehenakattiya	do.	Jungle	1 2 21	10
10682	Do.	do.	For reservation	0 0 21	—
H 808	Galketiya	Punchiwedikkarage Podi Appu	Garden	0 0 36	20
I 808	Do.	Kottagodavidanelage Odris	Chena	0 1 12	10
J 808	Do.	Fernando	Deniya	0 0 3	10
K 808	Do.	do.	Garden	0 1 4	20
L 808	Do.	Kottagodavidanelage Odris	do.	0 0 27	30
10683	Kinagahagodella	Crown	Jungle	2 3 12	10
10684	Do.	do.	Chena	0 0 33	10
M 808	Galketiya	K. V. Odris Fernando and others	Deniya	0 1 8	10
N 808	Do.	do.	do.	0 0 9	10
Situating in the Gangaboda pattu of Pasdun korale east.					
Preliminary plan 3,695. Village—Potupitiya.					
L 470	Gorakagahapaula	Crown and Migel Hewage Salido and three others	Deniya	1 0 7	15
Situating in the Waskadubadda of the Panadure totamune.					

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,273, W. P.

වර්ෂ 1901 ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කාර්යාලයේ සිටින විට

සභාවල දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලයකින් පිටවීමේදී සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ගේ ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ ජනවාරි මස 3 වෙනි දින සඳුදා දැල් 12ට සඵ කර කවුචර්ගේදී වෙන්දේසිකර විකුණනව හෝ නියුගතය යෙදෙනවා ඇත.

සිතියම 11,115. ගඟ—වල්වතුර.

නං.	ඉඩමේ නම.	අයිතියක් කියවන.	අන්දම.	අක්කර මහක. අ. රු. ප.	අක්කර රු.
10752	ඉත්තලදෙණිය	රජසත්තක	දෙණිය	0 3 17	10
සිතියම 11,136. ගම—දේවමුල්ල.					
10856	දෙණිගහකුමුර පාමුල කවිපිය	රජසත්තක	එම	0 0 22	10
10857	එම	එම	එම	0 1 6	10
10858	එම	එම	එම	0 3 26	10
R 808	දෙණිගහකුමුර	ඩී. ජේ. විජේසේකර සහ තවත්	කුමුර	0 1 12	30
10859	එම	රජසත්තක	දෙණිය	3 0 8	10
ගම—පහලතාරාගල.					
10860	දෙණිගහගේන	රජසත්තක	එම	0 0 6	10
ගම—දේවමුල්ල.					
S 808	දෙණිගහකුමුර	ඩී. ජේ. විජේසේකර සහ තවත්	කුමුර	0 0 6	30
T 808	එම	එම	එම	0 0 6	30
U 808	එම	එම	එම	0 0 3	30
10861	දෙණිගහකුමුර පිටකවිපිය	රජසත්තක	දෙණිය	0 0 6	10
ගම—පහලතාරාගල.					
V 808	එකේරමුල්ල අස්වැද්දුම	ඇල්. සිමන්තිඅප්ප සහ තවත්	කුමුර	0 3 10	30
10862	එම	රජසත්තක	දෙණිය	9 3 30	10
10863	මහඅමුණේගලයේදී දෙණිය	එම	එම	3 0 0	10

සිතියම 11,077. ගම—ගවගමපිටිය.

10624	කරන්කැටියඉහලදෙණිය	රජසත්තක	මානාන	2 1 7	10
10625	කරන්කැටියපිටකවිපිය	එම	කුමුර	1 2 30	12
10626	කොටපත්පිලදෙණිය	එම	එම	4 3 10	12
10627	එම	එම	මානාන	0 3 6	10
10628	එම	එම	එම	4 0 26	10
10629	එම	එම	එම	1 2 1	10

සිතියම 11,085.

10677	පුත්තලගමදෙණිය	රජසත්තක	කුමුර	1 0 32	12
10678	කුකුළුපැල කුමුරේ පිට කවිපිය	එම	එම	2 0 0	10
10679	එම	එම	දෙණිය	0 3 20	10
10680	ගොරකගහදෙණිය	එම	කුමුර	3 3 15	12
10681	අකුලේගේකවිපිය	එම	කැලේ	1 2 21	10
10682	එම	එම	කොටිකිනියෙහුකුසු	0 0 21	—
H 808	ගල්කැටිය	පුත්තලවෙහිකාරාගේ පොඩ්දප්ප	වහාව	0 0 36	20
I 808	එම	කෝට්ටගොඩ විදුහලාගේ හිදුස් ප්‍රපාද	හේන	0 1 12	10
J 808	එම	එම	දෙණිය	0 0 3	10
K 808	එම	එම	වහාව	0 1 4	20
L 808	එම	කෝට්ටගොඩ විදුහලාගේ හිදුස් ප්‍රපාද සහ තවත්	එම	0 0 27	30
10683	කිකගහගොඩැල්ල	රජසත්තක	කැලේ	2 3 12	10
10684	එම	එම	හේන	0 0 33	10
M 808	ගල්කැටිය	කේ. වි. හිදුස්ප්‍රපාද සහ තවත්	දෙණිය	0 1 8	10
N 808	එම	එම	එම	0 0 9	10

එහිවැඩිවෙත්තේ නැගෙනහිර පස්දම්කෝරලේ ගහබඩපත්තුවේය.

සිතියම 3,695. ගම—පොතුවපිටිය.

L 470	ගොරකගහපාමුල	රජසත්තක සහ මිගෙල් හේවාවේ සලිදෙ සහ තවත් තුන්දෙනෙක් දෙණිය		1 0 7	15
-------	-------------	---	--	-------	----

එහිවැඩිවෙත්තේ පානදුරකොටුවේ වස්කඩුබද්දේය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරාල් උත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කවර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලයකින් පිටවීමේදී සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ගේ ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ ජනවාරි මස 3 වෙනි දින සඳුදා දැල් 12ට සඵ කර කවුචර්ගේදී වෙන්දේසිකර විකුණනව හෝ නියුගතය යෙදෙනවා ඇත.

ගරුහර උතුරාගත්වහන්තේගේ ආඥාව ලෙස,

ආර්. බණ්ඩුරාජු. අධිකාරී,
වැඩබලන මහසෙනෙවිතුමාගේ කාර්යාලය.

No. 1,274, W. P.

Colonial Secretary's Office,
Colombo, December 22, 1901.

ON Monday, February 3, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,306. Village—Rotiyala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
6011	Kandehenakumbura	Vitanage Johanis and others	Paddy field	1	0 25	30
C 314	Halghakumbura	Don Andris Samarasekera Arachohi	do.	1	1 34	30
D 314	Kumbukeya <i>alias</i> Radagekumbura	Crown	do.	0	3 20	30
6012	Amunalangakumbura	Pimburage Siman and heirs of P. Junis Appu	do.	0	2 36	30
6013	Halambagahakumbura	Delgabage Odanis and another	do.	1	0 25	30
E 314	Amuddarekumbura	Galgama-achchige Allis Appu	do.	3	2 16	30
6015	Mandawalakumbura	Dombagahapatirage Arnolis Pieris	do.	1	1 3	30
F 314	Migahakumbura	Vitanage Kirineris and others	do.	1	0 33	30
G 314	Kurutantiriyakotuwa <i>alias</i> kumbura	Galgama-achchige Allis Appu	do.	2	2 4	30
6016	Halpanekumbura	Kandegge Nonohamy and others	do.	1	1 14	30
H 314	Malageliyakumbura	Dombagahapatirage Arnolis Pieris	do.	2	0 0	30
6017	Muttettuwakumbura	K. Nonohamy and others	do.	0	3 14	30
6018	Denawakeyakumbura	Vitanage Kirineris and another	do.	1	2 6	30
I 314	Pitanganekumbura	Galgama-achchige Allis Appu	do.	1	1 30	30
J 314	Do.	D. Andris Samarasekera Arachohi	do.	0	3 7	30
K 314	Dingihelakumbura	Janage Nonohamy and others	do.	4	2 23	30
6020	Wattebodakattiya	Crown	do.	0	0 37	30
6021	Kahatsgahalanda	Vilegodaliyanage Tepanis Appu and another	Garden	3	0 34	40
N 314	Pelpolamukalanakattiya <i>alias</i> Galabodawatta	B. Christina and another Village—Gowinna.	Garden	2	3 22	40
O 314	Udagowinikumbura	Janage Nonohamy and others	Paddy field	3	1 11	50
P 314	Gowinikumbura	Gamage Cornelis and two others	do.	3	3 26	100
R 314	Halghakumbura	do.	do.	2	0 38	100
T 314	Halwetiyeakumbura	do.	do.	12	3 8	50
W 314	Nanawelakanatta	Gowinnatutirige Punchihamy and others	Garden	1	0 4	20
X 314	Kanasseliadda	Henadirage Garuhami and others	Paddy field	0	1 15	30
Y 314	Do.	do.	do.	0	0 34	30
Z 314	Kadukkankumbura	Ranasinge Davit and another	do.	1	1 23	30
A 315	Hirikumbura	Henadirage Garuhami	do.	5	1 34	30
B 315	Galekumbura	Kalutantrige Babasinno Appu	do.	5	3 38	30
C 315	Part of Galekumbura	do.	do.	0	2 35	30
6024	Galabodakattiya	Crown	Scrub	4	2 29	10
E 315	Hirikumburahena <i>alias</i> Pansalewatta	Amarapala Terunnanse	Garden and jungle	6	1 23	60
F 315	Pahala-aswedduma <i>alias</i> Wattabodakumbura	Kannangarage Don Abraham and others	Paddy field	1	0 0	50
F 315½	Do.	do.	do.	1	2 27	50
G 315	Mihitiyakumbura	Gamage Siman Appu and others	do.	3	0 19	50
6026	Kanuketiyakumbura	Don Andris Samarasekera and others	do.	2	0 19	50
J 315	Gorakagaha-aswedduma	Kannangarage Don Abraham	do.	1	3 19	50
M 315	Achariyakumbura	P. Don Johannes Wijesekera	do.	1	3 15	50
N 315	Pottekumbura	Liyanage Karmanis and others	do.	3	1 21	50
P 315	Ambagahakumbura	do.	do.	1	1 39	50
Q 315	Arambe-eliassa	Lianage Karamanis	Paddy field	0	1 31	50
R 315	Udamulladolabodakattiya	Lianage Karamanis and others	Garden	1	1 27	40
S 315	Amundaraowita	do.	Paddy field	4	0 0	50
T 315	Imbulagodawatta	K. Podihami and two others	Garden	2	3 32	100
U 315	Egodellehena	Lianage Kornis and another	do.	4	2 25	50
X 315	Galwalehenewatta	Gammanavidanalage Babanis and others	do.	9	2 7	30
6032	Galwalahenegodella	Crown	Garden and jungle	9	0 0	30
Y 315	Pittessekumbura	Gamage Cornelis Perera and others	Paddy field	4	3 20	50
Z 315	Bata-attakumbura	do.	do.	4	1 31	50
A 316	Part of Bata-attakumbura	Gamage Hendrick Perera	Deniya	2	0 13	50
B 316	Kahatuduwakumbura	Gamage Cornelis Perera and others	Paddy field	4	1 24	50
E 316	Lintotekumbura	Ranasinge Davit and two others	do.	3	0 38	75
G 316	Eliassekumbura	Gamage Cornelis Perera and others	do.	1	0 20	75

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre Rs.
				A.	R. P.	
H 316	Indigaha-aswedduma	K. Don Johanis Wijenayaka and others	Paddy field	5	2 15	50
J 316	Dolapitiyakumbura	Ranasinge Janis and two others	do.	4	3 36	50
M 316	Dolahitiyaowita	do.	Owita	2	1 6	30
N 316	Galakumburewanatta	do.	Garden	1	3 27	30

Situated in the Gangaboda pattu of Pasdun korale east.

Preliminary plan 9,516. Village—Hewessa.

8071	Nelumahenawatta	Halpandeniyahewage Odris Appu and another	Garden	1	0 33	10
8972	Do.	H. Ungihamy and Isan of Delpona in Galle District	do.	1	0 31	10

Situated in the Maha pattu south of Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,274, W. P.

විෂි 1901 ක්වු දෙකැම්බර් මස 22 වෙනි දින කොළඹ මහජනකාරීත්වයෙන් කන්තෝරුවේදී.

කරුණාකර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උපදේශනාලයකින් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු පෙබ්‍රවාරි මස 3 වෙනි දිනකු සඳහා දවල් 12ට කමර කවි මිලිසේදී වෙන්වීමට විකුණනු ලබන නිවසකරුවන්ට ගෙදෙනවා ඇත.

සිතියම 3,306. ගම—රුවන්ගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියවතා.	අන්දම.	අක්කර මහක. ගක මිල.	
				අ. රු. ප.	රු.
6011	කන්දේසේනකුමාර	විතානගේ ජේතානිස් සහ තවත්	කුමාර	1	0 25 30
C 314	කල්ගහකුමාර	දෙත් අන්ද්‍රිස් සමරසේකර ආරච්චි	එම	1	1 34 30
D 314	කුඩුකෙසිය නොහොත් රදුගේ කුමාර	රාජසත්තක	එම	0	3 20 30
6012	අමුකලකුමාර	පිඹුරගේ සිමන් සහ පී. ජනිස් අප්පුගේ උරුමකරුගේ	එම	0	2 36 30
6013	කලමහකුමාර	දෙල්ගහගේ මදනිස් සහ තවත් කෙනෙක්	එම	1	0 25 30
E 314	අමුදේරකුමාර	කල්ගමආච්චිගේ අල්ලියඅප්පු	එම	3	2 16 30
6015	මන්ඩාවලකුමාර	දෙම්බගහපාරගේ අර්නෝලිය පිරිස්	එම	1	1 3 30
F 314	මිහකුමාර	විතානගේ කිරිනේරිස් සහ තවත්	එම	1	0 33 30
G 314	කුරුගන්තරිසාකොටුව නොහොත් කුමාර	ගලගමආච්චිගේ අල්ලියඅප්පු	එම	2	2 4 30
6016	කල්ලානේකුමාර	කන්දේගේ නෝනොහාමි සහ තවත්	එම	1	1 14 30
H 314	මලගාලියකුමාර	දෙම්බගහපාරගේ අර්නෝලිය පිරිස්	එම	2	0 0 30
6017	මුත්තේපිටුව කුමාර	කේ. නෝනොහාමි සහ තවත්	එම	0	3 14 30
6018	දෙනවකෙසියකුමාර	විතානගේ කිරිනේරිස් සහ තවත් කෙනෙක්	එම	1	2 6 30
I 314	විකන්ගාන්කුමාර	කල්ගමආච්චිගේ අල්ලියඅප්පු	එම	1	1 30 30
J 314	එම	ඩී. අන්ද්‍රිස් සමරසේකර ආරච්චි	එම	0	3 7 30
K 314	විසම්ගාලකුමාර	ජනගේ නෝනොහාමි සහ තවත්	එම	4	2 23 30
6020	මන්ඩවකම්පිප	රාජසත්තක	එම	0	0 37 30
6021	කහවගලකුමාර	මල්ලේකොට්ටියනගේ කෙසා නිස්අප්පු සහ තවත් කෙනෙක්	වගාව	3	0 34 40
N 314	පල්ලොලමුකලාන කම්පිප නොහොත් ගලවඩවත්ත	ඩී. ක්‍රිස්තියා සහ තවත් කෙනෙක්	වගාව	2	3 22 40
O 314	උඩගොම්බි කුමාර	ගම—ගොම්බි. ජනගේ නෝනොහාමි සහ තවත්	කුමාර	3	1 11 50
P 314	නොම්බිකුමාර	ගමගේ කොර්නේලිය සහ තවත් දෙදෙනෙක්	එම	3	3 26 100
R 314	කල්ගහකුමාර	එම	එම	2	0 38 100
T 314	කල්ලානේ කුමාර	එම	එම	12	3 8 50

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දැ.	මහත.	අක්ෂර කෙ මිල.
				අ. රු. ප.	රු.
W314	නානවෙල කහත්ත	කොළඹ නවීනීර්ණ පුත්ති කාම සහ තවත්	වහාල	1 0 4	20
X 314	කහත්තේ ලී දි	කොළඹ නවීනීර්ණ පුත්ති තවත්	දකුණු	0 1 15	30
Y 314	එම	එම	එම	0 0 34	30
Z 314	කඩුක්කන් කුඹුර	රහසිංහේ දුම්රිය සහ තවත් කොහෙත්	එම	1 1 23	30
A 315	හිරිකුඹුර	කොළඹ නවීනීර්ණ පුත්ති	එම	5 1 34	50
B 315	ගලේකුඹුර	කොළඹ නවීනීර්ණ පුත්ති	එම	5 3 33	30
C 315	ගලේකුඹුරේ කොටසක්	එම	එම	0 2 35	30
6024	ගලබඩකපිටිය	රාජසේන	පුදුම සහිත	4 2 29	10
E 315	හිරිකුඹුර හේන කොහොත් පත්තලේවත්ත	අමරපාලකොහොත්	වහාල සහ කැපුල්	6 1 23	60
F 315	පහල අස්වැද්දුම් කොහොත් වත්තබඩ කුඹුර	කන්දකරගේ දෙන ඒබ්‍රහම් සහ තවත්	කුඹුර	1 0 0	50
F 315½	එම	එම	එම	1 2 27	50
G 315	මිස්මිකාකුඹුර	ගමගේ සිමන්දපු සහ තවත්	එම	3 0 19	50
6026	කනුකැටිය කුඹුර	දෙන අත්දැක් සමරසේකර සහ තවත්	එම	2 0 19	50
J 315	කොරකගහ අස්වැද්දුම්	කන්දකරගේ දෙන ඒබ්‍රහම්	එම	1 3 19	50
M 315	ආචාරිකකුඹුර	පී. දෙන ජේතනන්දන් ජයරත්න සේකර	එම	1 3 15	50
N 315	පොළොවකුඹුර	ලියනගේ කරමානිස් සහ තවත්	එම	3 1 21	50
P 315	අඹකහකුඹුර	ලියනගේ කරමානිස් සහ තවත්	කුඹුර	1 1 39	50
Q 315	අරමේදැලියෙස්ස	ලියනගේ කරමානිස්	එම	0 1 31	50
R 315	උඩවුල්ලදොලබඩකපිටිය	ලියනගේ කරමානිස් සහ තවත්	වහාල	1 1 27	40
S 315	අවුත්තදුරේමිට්ට	එම	කුඹුර	4 0 0	50
T 315	ඉඹුලාගොඩවත්ත	කේ. පොළොව සහ තවත් දෙනෙක්	වහාල	2 3 32	100
U 315	එකොඩැල්ලාපත	ලියනගේ කේර්නිස් සහ තවත් කොහෙත්	එම	4 2 25	50
X 315	ගල්වලේනේවත්ත	ගමගේ වදනලාගේ හානිස් සහ තවත්	එම	9 2 7	30
6032	ගල්වලේනගොඩැල්ල	රාජසේන	වහාල සහ කැපුල්	9 0 0	30
Y 315	පිටියෙකුඹුර	ගමගේ කොරේලිය පුරු සහ තවත්	කුඹුර	4 3 20	50
Z 315	බවදන්දේකුඹුර	එම	එම	4 1 31	50
A 316	බවදන්දේකුඹුරේ කොට සක්	ගමගේ කොරේලිය පුරු	දෙහිස	2 0 13	50
B 316	කහකුඹුවකුඹුර	ගමගේ කොරේලිය පුරු සහ තවත්	කුඹුර	4 1 24	50
E 316	ඒකොළොවකුඹුර	රහසිංහේ දුම්රිය තවත් දෙනෙක්	එම	3 0 38	75
G 316	එලියෙස්සකුඹුර	ගමගේ කොරේලිය පුරු සහ තවත්	එම	1 0 20	75
H 316	ඉදිකහඅස්වැද්දුම්	කේ. දෙන ජේතනන්දන් ජයරත්න සහ තවත්	එම	5 2 15	50
J 316	දොලපිටියකුඹුර	රහසිංහේ ජයරත්න සහ තවත් දෙනෙක්	එම	4 3 36	50
M 316	දොලපිටියමිට්ට	එම	මිමට	2 1 6	30
N 316	ගලකුඹුරේවත්ත	එම	වහාල	1 3 27	30
8971	කෙළවැවේවත්ත	පිහිටිවැවේවත්තේ නැගෙනහිර පසුදුම් කැපුල් ගඟබඩපත්තිය සිතියම් 9,516. ගල්—කොළඹ. කල්පය දෙහිසෙන්වැගේ මිදිස් අස්ප සහ තවත් කොහෙත්	වහාල	1 0 33	10
8972	එම	කැපුල් කොළඹ දෙපාර්තමේන්තුවේ ගාමදිස්ත්‍රික්කයේ දෙපාර්තමේන්තුවේ පදිනම් එම්. උග්ගිහාමි සහ ජයරත්න	එම	1 0 31	10

පිහිටිවැවේවත්තේ නැගෙනහිර පසුදුම් කැපුල් දකුණුපසින්ද,
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්තරානන්දන්ගේද, මිනිසුන්ගේ කොන්දේසි ගැණ
 සම්බන්ධ දිස්ත්‍රික්කයේ ආණ්ඩු මාර්ග උපදේශන කලාපයේදී ගත් දැනගත් පිටිවත්ත.
 ගරුකර උතුම්වනවත්තේගේ ආඥාවලට,
 ආර්. ඩබ්ලිව්. අසිමරත්න,
 වැඩබලන මහාසභකාරීස් මහත.
 0 2*

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,835, C. P.

Colonial Secretary's Office,
Colombo, December 20, 1901.

ON Wednesday, February 12, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.
Preliminary plan 3,690.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
A 635	Bombure	Amunawallakadulla-aswedduma	Crown	Paddy field with a bit of chena	0 3 7
B 635	Do.	Nagollahena-aswedduma	do.	Paddy field overgrown with jungle	2 1 22
C 635	Do.	Radamuna-aswedduma	do.	do.	3 2 1

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,835, C. P.

වන 1901 ක්වු දෙසැම්බ් මස 20 වෙනි දින කොළඹ මහසෙනුකාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවු ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වන 1902 ක්වු පෙබරවාරි මස 12 වෙනි වූදින දවල් 12ට මහනුවර හම් මෙරිසේදි වෙන්දේසිකර මිකුණන්ට ගෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.
සියාම 3,690.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. අ. රු. ප.
A 635	බෝඳුරේ	අවුනුවලකඩුල්ලේ අස්වැද්දුම	සේක්කැබෙල්ලකුත් සමඟ කුඹුර	0 3 7
B 635	එම	කාංගාල්ලේසේනේ අස්වැද්දුම	කැලේ සහ කුඹුර	2 1 22
C 635	එම	රදවුනේඅස්වැද්දුම	එම	3 2 1

අක්කරකක් රූපියල් 10යේ හිට පවත්නැති මිකුණන්ට ගෙදේ.

මෙම ඉඩම් කැණ තොරතුරු සර්වේශර්ජනරාජ්‍යඋත්තාන්සේගේ දැනගත්ව කැබිවත් ඇර, මිනිනීම කොන්දේසි කැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවු ඒජන්තඋත්තාන්සේගේ දැනගත කැබිවේ.

තරුතර උතුමානත්වකන්සේගේ ආඥාව ලෙස,
අර්. ඩබ්ල්යු. අයිවර්ස්,
වැඩබලන මහසෙනුකාරිස් වමිම.

No. 1,836, C. P.

Colonial Secretary's Office,
Colombo, December 22, 1901.

ON Friday, February 7, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,689.—Udasiya pattuwa of Matale south.
Village—Muwandeniya. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12489	Higgahamuduna	W. Ukku Banda and others	Jungle	7 1 4	25
Preliminary plan 5,045.—Asgiri Pallesiya pattu of Matale south. Village—Kurukolayayegammulla. Claimant—Crown.					
13463	Kurukolayayapalugama-idama	G. M. Appu Veda Naide	Forest, partly low jungle	1 3 20	30
Preliminary plan 4,915.—Laggala Pallesiya pattu of Matale east. Village—Lel-oya. Claimant—Crown.					
13194	Kambarawagaha-aswedduma	Pallegedara Menikrala	Open land suitable for paddy	0 1 37	10
13195	Do.	do.	Jungle or young forest	3 0 33	10
13198	Banagepitiya	Claimant—Said to be Crown. Lallawagedara Appuhami, late Korale Arachehi	Chena five to ten years and open land	1 3 0	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,836, C. P.

වර්ෂ 1901 ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් ප්‍රකාශ කළ නිවැරදි කළු පිටපතකට අනුව.

මානව දිසාවේ මානවේ දිස්ත්‍රික්කේ උපවිජයාගේ නිවැරදි කළු පිටපතකට අනුව මෙහි වගක සඳහා වෙන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නිවැරදි කළු පිටපතකට වර්ෂ 1902 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දින වදා දුන් 12ව මානවේ කවිචේරියේදී වෙන්දේසිකර එකතුවා ගෙන දෙනවා ඇත.

සිතියම 4,689. මානවේ දකුණු පලාතේ මානවේ උඩසිතපත්තුවේ. අයිතියම කියන්නා—ආණ්ඩුව. අක්කර 7 1 4 25

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අර්ථය.	අ. රු. ප.	රු.
12489	හිඟහමුදුන	විචිලිවු. උක්කුට්ටම් සහ නවත් අස	කැලාව	7 1 4	25
සිතියම 5,045. මානවේ දකුණු පලාතේ අසලි පල්ලේසිතපත්තුවේ. ගම—කුරුකොලයාගේ ගම්වල්ල.					
13463	කුරුකොලයාගේ පාළුගම ඉඩම	ඒ. ඇම්. අප්පු වෙදනසිංදි	මුහුදු, කොටසක් කැලාව	1 3 20	30
සිතියම 4,915. මානවේ නැගෙනහිර පලාතේ ලක්කල පල්ලේසිතපත්තුවේ. ගම—පල්ලේසිත.					
13194	කඹරවගනඅස්වැද්දුම	පල්ලේගෙදර මැනික්කර	අස්වැද්දීමට සැලකෙන ඉඩම	0 1 37	10
13195	එම	එම	කැලාව නොහොත් හිඟ මුහුදු	3 0 33	10
අයිතියම කියන්නා—ආණ්ඩුවට අයිතිය කියන්නා.					
13198	බඩ්දේපිටිය	ලේල්ලියෙගෙදර අප්පුගාමි හිටපු කෝරලේ ආරච්චි	අවුරුදු 5 හේ හිට අවුරුදු 10 ක් වැස්ස ඇති සේන	1 3 0	10

මෙම ඉඩම් ගැණු වැඩිදුර කාරණා සර්වේශ්වර්තකර උපවිජයාගේ නිවැරදි කළු පිටපතකට අනුව මානවේ උපවිජයාගේ නිවැරදි කළු පිටපතකට අනුව දැනගතව පුළුවන.

ගරුකර උතුමානවගනවගනවේ ආණ්ඩුව ලෙස, ආර්. ඩබ්ලිවු. අයිස්සර්, වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,186, S. P.

Colonial Secretary's Office,
Colombo, December 28, 1901.

ON Tuesday February 11, 1902, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 441. Applicant—Nil.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
Y 94	Imbula in Ratgama	Galgedigalladeniya	Field	2	0	10	200
Z 94	Do.	Mahakumburadeniya	do.	2	1	23	00
A 95	Do.	Mahakumbura	do.	6	3	36	200
B 95	Do.	do.	do.	1	0	35	200
C 95	Do.	Ratgamkele	garden	0	1	26	50
3489	Do.	Mahakumburakele or Keheman-					
		kandakele	do.	4	0	0	50
D 95	Do.	Ratgamkele	do.	1	0	9	50
E 95	Do.	do.	do.	0	0	13	50
F 95	Do.	do.	do.	0	1	22	50
H 95	Do.	Kovilagawavawila	Field	1	2	28	100
I 95	Do.	Kawundugodadeniya	do.	0	2	30	100
J 95	Do.	Mahakumburadeniya	do.	3	2	0	100
K 95	Do.	do.	do.	1	0	15	100
L 95	Do.	Gonagalakumburaudumulla	do.	1	1	10	100
M 95	Do.	Gulanakandaudumulla	do.	3	2	0	100
N 95	Do.	do.	do.	1	0	25	100
O 95	Do.	Rajamulwagura	Land planted with plantains	0	2	11	20
P 95	Do.	do.	Field	0	1	30	20
Q 95	Maliduwa in Ratgama	Batagaladeniya or Endappuge-	do.	2	0	10	100
		labima	do.	3	2	18	100
S 95	Do.	Ehelagalwelladeniya	do.				

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
3493	Maliduwa in Ratgama	Gulenekanda	Garden and jungle	20	1 8	50
3495½	Do.	Dikdeniyabedda	Garden	0	1 1	50
T 95	Do.	Galwala or Dikdeniya	Field	1	1 12	100
U 95	Do.	Delgahawatta	Garden	0	1 10	50
V 95	Do.	do.	do.	0	0 26	50
W 95	Do.	Dikwelagodaduwa	do.	2	3 38	50
X 95	Do.	Sudugalahadeniya	Field	0	3 17	100
Y 95	Do.	Parangeyakeppuwewadeniya	do.	1	3 28	100
Z 95	Do.	Parangeyakeppuelawila	do.	6	0 5	100
A 96	Do.	do.	do.	2	1 4	100
B 96	Do.	Kettiganagalalangadeniya	Deniya	0	1 22	100
C 96	Do.	Gurugevila	Field	1	2 35	100
E 96	Do.	Pottuvilaeheladeniya	Deniya	0	0 34	100
O 96	Do.	Dalugaladeniya	Field	0	1 28	50
P 96	Do.	Ibiwalaeheladeniya	Deniya	1	1 4	20
Q 96	Do.	Ibiwaladeniya	Field	1	2 32	20
S 96	Do.	Hakminawatta	Garden	0	2 16	50
U 96	Ratgama	Ibiwalawatta	do.	0	1 0	50
Preliminary plan 5,547. Applicant—W. Sanda.						
13140	Karandeniya	Kiripeddamanana	Garden	1	0 18	50
13143	Do.	do.	do.	0	1 4	50

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,186, S. P.

වර්ෂ 1901 ක්‍රි.ව. දෙසැම්බර් මස 28 වෙනි දින කොළඹ මහනගරයේ පිහිටි ඉඩම් සහ භූමිකම් පත් පිළිබඳව.

ඉහත දිනට මහජනතාවගේ විසින් මෙහි පහත සඳහන් වූ ඉඩම් සහ භූමිකම් පත් පිළිබඳව වර්ෂ 1902 ක්‍රි.ව. ජනවාරි මස 11 වෙනි දිනට අභ්‍යන්තර දෙපාර්තමේන්තුවේ මහලේකම්වරයාට ඉදිරිපත් කළ යුතු බවට අදාළව.

ඉහත දිනට මහජනතාවගේ විසින් මෙහි පහත සඳහන් වූ ඉඩම් සහ භූමිකම් පත් පිළිබඳව වර්ෂ 1902 ක්‍රි.ව. ජනවාරි මස 11 වෙනි දිනට අභ්‍යන්තර දෙපාර්තමේන්තුවේ මහලේකම්වරයාට ඉදිරිපත් කළ යුතු බවට අදාළව.

කො.	කම.	ඉඩමේ නම.	අත්දම.	අක්කරේක ගණන්පරා		
				මහක. අ. රු. ප.	මුදල. රු.	
Y 94	රත්නමතිබෙහඉඹුර	ගල්ගෙඩිතලදෙණික	ඉඹුර	2	0 10	200
Z 94	එම	මහඉඹුරදෙණික	එම	2	1 23	200
A 95	එම	මහඉඹුර	එම	6	3 36	200
B 95	එම	එම	එම	1	0 35	200
C 95	එම	රත්නමතිබෙහඉඹුර	වත්ත	0	1 26	50
3489	එම	මහඉඹුරකැලේ හොහොත් කිකි මහකන්දකැලේ	එම	4	0 0	50
D 95	එම	රත්නමතිබෙහඉඹුර	එම	1	0 9	50
E 95	එම	එම	එම	0	0 13	50
F 95	එම	එම	එම	0	1 22	50
H 95	එම	කෝවිලගාවවිල	ඉඹුර	1	2 28	100
I 95	එම	කවුදුගොඩදෙණික	එම	0	2 30	100
J 95	එම	මහඉඹුරදෙණික	එම	3	2 0	100
K 95	එම	එම	එම	1	0 15	100
L 95	එම	ගෝනපලඉඹුරෙරටුමුල්ල	එම	1	1 10	100
M 95	එම	ගුලකකන්දෙරටුමුල්ල	එම	3	2 0	100
N 95	එම	එම	එම	1	0 25	100
O 95	එම	රත්නමතිබෙහඉඹුර	කෙසෙල් වවායු වත්ත	0	2 11	20
P 95	එම	එම	ඉඹුර	0	1 30	20
Q 95	රත්නම තිබෙහ මලිදුම	බවහලදෙණික හොහොත් එන් දේපුගේ ලැබීම	එම	2	0 10	100
S 95	එම	ඉහලකල්වැල්ලදෙණික	එම	3	2 18	100
3493	එම	ඉහලකන්ද	වත්ත සහ බැඳ්ද	20	1 8	50
3495½	එම	දික්දෙණිකබැඳ්ද	වත්ත	0	1 1	50
T 95	එම	ගල්වල හොහොත් දික්දෙණික	ඉඹුර	1	2 12	100
U 95	එම	දෙල්ගෙඩිවත්ත	වත්ත	0	1 10	50
V 95	එම	එම	එම	0	0 26	50

කො.	ගම.	ඉඩමේ නම.	අයදුම්.	අක්කර්ග තක්සේරු		
				මහත. රු.	ප. රු.	
W95	රත්ගමනිවෙතමලියුව	දික්වැල්ලොකොඩියුව	වත්ත	2	3 38	50
X 95	එම	සුදුගලොත්තදෙණිය	කුඹුර	0	3 17	100
Y 95	එම	පරත්තිකාක. පුවාළිදෙණිය	එම	1	3 28	100
Z 95	එම	පරත්තිකාකාපුලුඵල	එම	6	0 5	100
A 96	එම	එම	එම	2	1 4	100
B 96	එම	කැපිගලලොකොඩිය	දෙණිය	0	1 22	100
C 96	එම	ගරුණේඵල	කුඹුර	1	2 35	100
E 96	එම	පොතුඵලලොකොඩිය	දෙණිය	0	0 34	20
O 96	එම	දඵලදෙණිය	කුඹුර	0	1 28	50
P 96	එම	ඉඹිවල ඇඟලදෙණිය	දෙණිය	1	1 4	20
Q 96	එම	ඉඹිවලදෙණිය	කුඹුර	1	2 32	20
S 96	එම	ගක්මන වත්ත	එම	0	2 16	50
U 96	රත්ගම	ඉඹිවලවත්ත	එම	0	1 0	50
13140	කරන්දෙණිය	සිතියම 5,547. ඉල්ලුම්කාරයා:—ඩබ්ලිව්. සන්දා.	වත්ත	1	0 18	50
13143	එම	කිරිපාදදමාගන	එම	0	1 4	50

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිඟින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනෙදී එම අයිතිවාසිකම් කියාහිඟින මඵල අනාදිය දැනුණු පලාතෙ මෙළුපත්කලක්කාසේව පෙන්වා සිටිනව මිනුම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලක්කාසේවෙතෙද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතෙ ඒපත්තලක්කාසේවෙතෙද දැනගත්ව පුළුවන.

ගරුකර ලකුමානවගත්සේවෙ ආඥව ලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහලෙකකුාරිස් මමග.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,553, N.W. P.

Colonial Secretary's Office,
Colombo, December 18, 1901.

ON Friday, January 31, 1902. at 1 o'clock p.m., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,335. Claimant—The Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.*	per Acre.
						Rs.
R 1162	Nadalagomuwa	Pinghena	Chena	12	1 13	15
S 1162	Do.	Galagawahena	do.	0	3 30	20
T 1162	Do.	Kinagasyayekele	Forest	41	1 12	40
W 1162	Do.	Millagasyayekahatagahawatta	Garden	15	1 30	300
X 1162	Do.	Wewa-agareambagahamulawatta	do.	0	1 0	300
Y 1162	Do.	do.	do.	0	0 7	300
Z 1162	Do.	do.	do.	0	1 33	300
A 1163	Do.	do.	do.	0	0 5	300
B 1163	Do.	Millagahakele	Jungle	13	3 8	40
C 1163	Do.	Millagahawatta	Garden	13	0 28	100
D 1163	Do.	Millagahakele	Jungle	8	3 19	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

R. W. LEVFRS,
Acting Colonial Secretary.

No. 1,553, N.W. P.

වස 1901 ක්වු දෙසැම්බ් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නියම කළේ කන්තෝරුවේදී

වස 1901 දී කොළඹ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු ජනවාරි මස 31 වෙනි දිනවු සිකුරුදු දවල් 1 ව කුරුමාලු කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනව යෙදෙනවා ඇත.

වස 1901 දී කොළඹ කුරුමාලු පලාතේ සවුගම්පොල කන්තෝරු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 11ක්.

සිතියම 2335.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහස. සක මිල.		
				අ. රු. ප.	රු.	
R 1162	කුරුමාලුව	පිත්තේන	හේන	12	1 13	15
S 1162	එම	ගලගාවගේන	එම	0	3 30	20
T 1162	එම	කිනගස්සාගේ කැලේ	කැලේ	41	1 12	40
W 1162	එම	මිල්ලගස්සාගේ සකවිගමත්ත	වත්ත	15	1 30	300
X 1162	එම	ව වඳගාලේ අඹගලුල්වත්ත	එම	0	1 0	300
Y 1162	එම	එම	එම	0	0 7	300
Z 1162	එම	එම	එම	0	1 33	300
A 1163	එම	එම	එම	0	0 5	300
B 1163	එම	මිල්ලගමකැලේ	කැලේ	13	3 8	40
C 1163	එම	එම වත්ත	වත්ත	13	0 28	100
D 1163	එම	මිල්ලගමකැලේ	කැලේ	8	3 19	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනවරයා විසින් නියම කළේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වස 1901 දී කොළඹ ඒජන්තවරයා විසින් නියම කළේ දැනගනව පුළුවන.

ගරුකර උතුරු මහසෙනෙවිවරයා විසින් ආණ්ඩුවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,115, N.C. P.

Colonial Secretary's Office,
Colombo, December 20, 1901.

ON Friday, February 14, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Gantiriyagama, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 1,462.—Kalagam korale.					
4501	Manewa	Crown	Land fit for garden or for paddy	0 0 5	10
4502	Do.	do.	Chena fit for garden	0 2 28	10
Preliminary plan 1,478.—Kalagam korale.					
4575	Kalawewa	Crown	Open land fit for garden	1 0 14	10
Preliminary plan 826.—Kalagam korale.					
2551	Mahawela	Crown	Jungle, high land	4 3 25	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,115, N.C. P.

වස 1901 ක්වු දෙසැම්බ් මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නියම කළේ කන්තෝරුවේදී

කුරුමාලු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු ජනවාරි මස 14 වෙනි දිනවු සිකුරුදු දවස තුනට ගත් කිරිගාම කන්තෝරුවේදී වෙන්දේසි කර විකුණනව නොහොත් මෙරුත්තර දෙන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 4ක්. සිතියම 1,462. කලාගම්කෝරලේ.

කො.	ගම.	අයිතිකරු නියෝගය.	අන්දම.	අක්කර මහස. සක මිල.		
				අ. රු. ප.	රු.	
4501	මානැව	ආණ්ඩුව	විසට නොහොත් වත්තකට සුදුසු ඉඩම	0	0 5	10
4502	එම	එම	වත්තකට සුදුසු හේන	0	2 28	10

නො.	ගම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
4575	කලාවැව	සිසිගම 1,478. ආණ්ඩුව	වත්තකට සුදුසු පිම්පිනි බිම	1 0 14	10
2551	මහවෙල	සිසිගම 826. ආණ්ඩුව	කැලේ, ගොඩ ඉඩම	4 3 25	10

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකට අයිතිවාසිකම් ඇති අයවල් සිවිත්තම් ඔවුන් විසින්මේ දිනෙදි පැමිණ අයිතිවාසිකම් ඔප්පු කරතිවිටට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස්කරුල්ලන්සාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එස්කලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවගන්සේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ල්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙහිපාලික.

No. 1,116, N.C. P.

Colonial Secretary's Office,
Colombo December 22, 1901.

ON Wednesday, February 19, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Andiyagala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 940.—Kiralowa korale. Claimant—Crown and villagers.					
2794	Parawahagama	R. Tikiri Appu and K. Dingi Banda	Open land fit for paddy	0 1 36	10
Preliminary plan 953.—Kiralowa korale. Claimant—Crown and Kirindiwatta villagers.					
2813	Kudagama	Kapuruhami Vel-vidane	Jungle fit for paddy	0 2 33	10
Preliminary plan 1,155.—Kiralowa korale. Claimant—Crown and villagers.					
3329	Giranegama	Rambewe Menikrala	Open land fit for paddy	1 1 8	10
Preliminary plan 1,160.—Kiralowa korale. Claimant—Crown and villagers.					
3338	Teldjinnanwewa	Welage Aruma and others	Low jungle fit for paddy	3 2 17	10
Preliminary plan 1,167.—Kiralowa korale. Claimant—Crown and villagers.					
3482	Mirihanpitiya	Bandage Appurala	Low jungle fit for paddy, but said to be liable to submersion if Potana tank be restored	2 1 16	10
Preliminary plan 1,251.—Kiralowa korale. Claimant—Crown and villagers.					
3728	Kolabunnegama	Sirale Gamarala and others	Fallow land	3 3 10	10
Preliminary plan 1,671.—Kiralowa korale. Claimant—Crown and villagers.					
M 127	Batuwewa	—	Low jungle, high land	9 2 8	10
Preliminary plan 1,672.—Kiralowa korale. Claimant—Crown and villagers.					
N 127	Barawila	—	Low jungle, high land	4 2 27	10
O 127	Do.	—	do.	2 2 13	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.
C 3

No. 1,116, N.C. P.

වර්ෂ 1901 ක්වු දෙසැම්බ් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙකාරිප්ලාන්තාන්සේගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලාන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු පෙබරවාරි මාසේ 19 වෙනි දිනවූ බද්ද සවස තුනට ආසියාල කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණනව නොහොත් බේරුන්කරදෙන්නට සෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි නමයකි.

නො.	ගම්.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර ගකම්ල. රු.
2794	පරවාගගම	ආර්. පිකිරි අප්පු සහ කේ. හික්කි ඩන්ඩා	වියට සුදුසු පිට්ටනි බිම	0 1 36	10
2813	කුඩාගම	සිනියම 953. අයිතිකම නියන්තා—ආණ්ඩුව සහ කිරිවත්තේ ගම්වු. කපුරුගාමි වෙල්විදානේ	වියට සුදුසු කැලේ	0 2 33	10
3329	හිරුසේගම	සිනියම 1,155. අයිතිකම නියන්තා—ආණ්ඩුව සහ ගම්වු. රඹුණේ මැතිකරුල	වියට සුදුසු පිට්ටනි බිම	1 1 8	10
3338	තෙල්දින්නන් වැව	සිනියම 1,160. වේලගේ අරුමා සහ තවත්	වියට සුදුසු ලඳු කැලේ	3 2 17	10
3482	මිරිකන්පිටිය	සිනියම 1,167. ඩන්ඩාගේ අප්පුරුල	වියට සුදුසු ලඳු කැලේ තුඩුන් පොතානේගම වැව වැඩිදිවුහු කලොත් මෙම ඉඩම ඒ වැවේ වතුරෙන් යටවෙන්නට පුළුවන් බව කියන්	2 1 16	10
3728	කොලවුන්නේගම	සිනියම 1,251. සිරුලගමරුල සහ තවත් සිනියම 1,671.	පුරන්බිම	3 3 10	10
M 127	බඩුවාව	—	ලඳු කැලේ, ගොඩ ඉඩම	9 2 8	10
N 127	වරුම්ල	සිනියම 1,672.	එම	4 2 27	10
O 127	එම	—	එම	2 2 13	10

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටවත් යම් අයිතිවාසිකම ඇති අයවල් සිවින්නම් ඉටුන් වින්නීමේ දිනේදී පැමිණ අයිතිවාසිකම් බඳුකර සිවින්නට බිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරතා සර්වේචර්ජනර්ලාන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරතා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලාන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
 ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
 වැඩබලන මහසෙනෙකාරිප්ලාන්ත.

No. 1,117, N.C. P.

Colonial Secretary's Office,
 Colombo, December 22, 1901.

On Friday, March 21, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Kekirawa, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4173	C. M. Tikiri Appu	Crown and Appuhami, Korala	Cocoanut garden	0 3 18	10

Claimants to this land must attend the sale and prove their title, if any.
 Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,117, N.C. P.

වර්ෂ 1901 ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනසුනාරීඝරයේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ මාර්තු මස 21 වෙනි දින වූ සිතුරුදි සවස තුනට කැනිනුම් කන්තෝරුවේ වෙන්දේසිකර විකුණන්නට හෝ බේරුන්කරගන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාන කිසක කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි. සිතියම 1,374. කලාගම්කෝරලේ.

අයිතිකම් කිසක නම—ආණ්ඩුව සහ අප්පුතාමි කෝරල.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.	අක්කරය
4173	කොරසගල්ල	ජී. ඇම්. විකිරිඅප්පු	පොල්වත්ත	අ. රු. ප.	රු.
				0 3 18	10

මෙම ඉඩමට අයිතිවාසිකම් කියා සිටින ගම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බිනූය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්වරුන්ගේ සහයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ගරුහර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අබ්බර්ස්,
වැඩබලන මහසෙනසුනාරීඝ වමන.

No. 1,118, N.C. P.

Colonial Secretary's Office,
Colombo, December 22, 1901.

ON Friday, February 21, 1902, at 3 P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Madawachchiya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,000.—Negampaha korale.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description	Extent. A. R. P.
2875	Nika-attegama	Menikrala of Kandulegama and Appu of Nika-attegama	Crown	Ohena fit for paddy or for a garden	1 3 35
Preliminary plan 2,011.—Negampaha korale.					
5955	Kandulegamuwa	R. V. Nanhami and others	Crown	Low jungle fit for paddy	5 0 4

Upset price,—Rs. 10 per acre.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,118, N.C. P.

වර්ෂ 1901 ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනසුනාරීඝරයේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ පෙබරවාරි මාස 21 වෙනි දින වූ සිතුරුදි සවස තුනට මදවම්වීමේ කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරුන්කරගන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාන කිසක කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්. සිතියම 1,000 නැගම්පහකෝරලේ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.	අක්කරය
2875	නිකඅත්තේගම	කදුල්ගම මැනිකරල සහ නිකඅත්තේගම අප්පු	වතු ඉඩමකට කොහොත් විසට පුදුසු හේන	අ. රු. ප.	රු.
				1 3 35	10
5955	කදුලුගමුව	ආර්. ඩී. නන්සාමි සහ නවත් අය <th>විසට පුදුසු ලදු කැලේ</th> <td>5 0 4</td> <td>10</td>	විසට පුදුසු ලදු කැලේ	5 0 4	10

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියා සිටින ගම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බිනූය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්වරුන්ගේ සහයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ගරුහර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අබ්බර්ස්,
වැඩබලන මහසෙනසුනාරීඝ වමන.

No. 1,119, N.C. P.

Colonial Secretary's Office,
Colombo, December 24, 1901.

ON Monday, February 17, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Kalawewa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 1,662.—Unduruwa korale. Village—Balaluwewa.						
5036	Sirala, ex-Korala	Crown	Forest (part fit for paddy and part fit for cocoanut)	29	1 26	15
5038	E. Menikrala, late Korala and others	do.	Forest fit for paddy	12	1 12	22
Preliminary plan 932.—Unduruwa korale. Village—Kadurugaakada.						
2779	Kirikapuawewa	Crown and villagers	Jungle fit for paddy, but said to be liable to submersion by Talakolawewa	1	0 16	10
Preliminary plan 941.—Unduruwa korale. Village—Alutwewa.						
2795	S. A. Banda and others	Crown and villagers of Kirindiwatta	Forest fit for paddy	3	2 17	15

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,119, N.C. P.

වම් 1901 ක්වු දෙසැම්බ් මස 24 වෙනි දින කොළඹ මහනෙකුකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු පෙබරවාරි මාස 17 වෙනි දිනවු සඳදින සවස තුනට කලාවැවේ කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මේරුවකරදෙන්නට හෙදෙහවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත නොවිසාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි හතරක්.

සිතියම 1,662. උදුරුවකෝරලේ. අයිතිකම් නියෝජනා—ආණ්ඩුව.						
නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. ගස මිල.		අක්කර
				අ.	රු. ප.	රු.
5036	බලඵවැව	සිරුරු නිවසකෝරල	මුකලාන, කොටසක් විසට සුදුසු, තවද කොටසක් කොල් වැව්වට සුදුසුයි	29	1 26	15
5038	ඵම	ජ. මැතින්රල නිවස කෝරල සහ තවත්අස	විසට සුදුසු මුකලාන	12	1 12	22
සිතියම 932. අයිතිකම් නියෝජනා—ආණ්ඩුව සහ ගම්මු.						
2779	කදුරුගස්කඩ	කිරිහපුවා වෙද	විසට සුදුසු කැලේ හුමුත් නලාකොල වැවේ වතු රෙත් මෙම ඉඩම යට වෙස කියත්	1	0 16	10
සිතියම 941. අයිතිකම් නියෝජනා—ආණ්ඩුව සහ කිරිදිවත්තේ ගම්මු.						
2795	අඵත්වැව	අ.ජ. ඒ. බත්වා සහ තවත් අස	විසට සුදුසු මුකලාන	3	2 17	15

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටත් අයිතිවාසිකම් ඇති අයවල් සිවිත්තම් ඔවුන් විකිනීමේ දිනෙද පෑමක අයිතිවාසිකම් ඔස්සුකර සිවිත්තව ඉටු.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේකර් ජනරාල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්නට පුඵවන.

හරුවර උතුරුමහත්වහන්සේගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ල්. අයිවර්ස්,
වැඩබලන මහනෙකුකාරිස් වම්හ.

No. 1,120, N.C. P.

Colonial Secretary's Office,
Colombo, December 24, 1901.

ON Monday, March 3, 1902, at 3 P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Maradankadawala, the under-mentioned portions of Crown land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 203.—Maminiya korale. Village—Kuratiyawa.						
662	Sellawanniralage Welate	Crown and villagers	Jungle fit for paddy	2	2 27	15
663	Koralage Rankirappu and others	do.	do.	1	1 14	10
Preliminary plan 1,863.—Maminiya korale. Village—Mailamperumawa.						
5491	W. Punchirala and others	Crown	Low jungle fit for paddy or for garden	1	3 6	10
Preliminary plan 1,935.—Maminiya korale. Village—Mailamperumawa.						
5720	Banda Vel-vidane or Banda Wedarala and others	Crown	Low jungle fit for paddy	3	0 30	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,120, N.C. P.

විෂි 1901 ක්වූ දෙසැම්බර් මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නිවහනේ සිටින විසින් මෙහි පහත සඳහන්වන ආශ්වමුව සහ මල්වතු ආශ්වමුව නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වූ මාර්තු මස 3 වෙනි දිනවූ සඳුදා සවස තුනට මරදන් කඩවල කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණන්නට තෝ මේරුවන්කරගන්නට සෙයෙහි වූ ඇත.

ලතුරුමැද දිසාවේ අභ්‍යන්තර පලාතේ කලාගම්පලාත නිසන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

කො.	කම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහත. යන මිල		
				අ. රු. ප.	රු.	
662	කුරවිතාම	සෙල්ලුවන්තිරුවේ වෙලාගේ	වයට සුදුසු කැලේ	2	2 27	15
663	එම	කෝරුවන් රත්කිරිපු සහ තවත් අය	එම	1	1 14	10
සිතියම 1,863. අයිතිකම් නිසන්නා—ආශ්වමුව.						
5491	මයිලම්පෙරුමාව බිහිලිව. පුත්තිරුව සහ තවත් අය	වන්නට නොහොත් මහට සුදුසු ලද කැලේ		1	3 6	10
සිතියම 1,935.						
5720	එම	වන්නට වෙල්ලිගේ නොහොත් වන්නට වෙදරුව සහ තවත් අය	මහට සුදුසු ලද කැලේ	3	0 30	10

මෙම ඉඩම් කැබලි තැණ අයිතිවාසිකම් කියා සිටින යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිණීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බිහිවූ.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුන්ගේ සේවයෙන්ද, විකිණීමේ කොන්දේසි කැණ කාරණා ලතුරුමැද දිසාවේ ආශ්වමුවේ ඒජන්තවරයාගේ සේවයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලකුමානවතන්ගේ ආඥාවලට,
ආර්. ඩබ්ලිව්. අර්චර්ස්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මමය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 391, P. OF S.

Colonial Secretary's Office,
Colombo, December 22, 1901.

ON Thursday, January 30, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in Beligal korale, Paranakuru korale, and Galboda and Kinigoda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
38	Malamitennamukalana	—	Forest (for sale)	6	0 27	50

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 207. Village—Gurullawala. Claimant—Crown.						
410	Dikhenamukalana	—	Forest (for sale)	19	1 30	20
411	Kirikuttiyamademukalana	—	do.	3	1 36	10
412	Atuwabendawamukalana	—	do.	3	0 29	10
Preliminary plan 877. Village—Undugoda. Claimant—Crown.						
2480	Kurukosgahamulahena	—	Cocoanut and plantain (encroachment on Crown land). For sale or settlement	0	0 24	30
2481	Heressehena	—	Tea (do.)	0	3 3	30
2482	Do.	—	do.	0	3 8	30
2483	Katurugolla	—	Tea and cocoanut (do.)	0	1 37	50
Preliminary plan 176. Village—Alapalawala. Claimant—Crown.						
74	Ganimehena	—	Forest (for sale)	1	2 28	15
75	Munamalgahamulahena	—	do.	6	2 12	15
Preliminary plan 840. Village—Kirapona. Claimant—Crown.						
2416	Ambagasmudunemukalana	R. Ukkubanda	Forest (for sale)	9	0 34	20
2417	Do.	do.	do.	0	1 21	20
2418	Do.	do.	do.	0	0 8	20
Preliminary plan 965. Village—Waharaggoda. Claimant—Crown.						
2723	Dewalewattahena	Kalu Banda Korale	Garden (encroachment on stream reservation. For sale)	0	0 22	50
Preliminary plan 7,947. Village—Kappagoda. Claimant—Crown.						
W 437	Nakandewelahena	—	Cocoanut and arecanut garden (for sale)	0	2 16	65*
4950	Amunukumbura	—	Scrub (for sale)	5	0 19	50
4951	Hiddadeniyehena	—	Forest (for sale)	5	3 3	50
Preliminary plan 250—Village Hedeniya. Claimant—Crown.						
523	Pitakotuwehena	—	Forest (for sale)	0	1 19	15
524	Boraluwemukalana	—	do.	7	2 12	30
Preliminary plan 7,675. Village—Kiwulpona. Claimant—Crown.						
3798	Kotambamukalana	—	Forest (for sale)	5	0 25	35
3799	Tummudunemukalana	—	do.	9	0 37	35
Preliminary plan 268. Village—Kalugalla. Claimant—Crown.						
575	Bogahalandemukalana	—	Forest (for sale)	4	3 24	20
Preliminary plan 129. Village—Kalugalla. Claimant—Crown.						
212	Kandewattemukulsna	—	Forest (or sale)	3	3 19	25
Preliminary plan 527. Village—Kalugalla. Claimant—Crown.						
1364	Kalugalakandemukalana	—	Forest (for sale)	4	3 7	10

* The whole land.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 391, P. OF S.

වම් 1901 ක්වු දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ අත්සනින් සකස් කළේය.

මෙහි දැන් කැනල්ල කළයුතුයේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ මහලු ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1902 ක්වු ජනවාරි මස 30 වෙනි දිනට බාහිරව පවතින දවල් 1 වන කැනල්ලේ කඩවෙරළේදී වෙන්දේසි කර විකුණන බව දෙසනවා ඇත.

මෙහි දැන් කැනල්ල කළයුතුයේ බෙලිකල් කෝරළේදී, පරණකුරුකෝරළේ සහ ගල්විටි කිනිකොඩි දෙකෝරළේ පිහිටා තිබෙන මිහිකැබලි 32 ක්.

සංඛ්‍යා.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.	රු.
38	මලුම්කැව්වේ මුකලාන	—	මුකලාන (විකිනිව පිණිස)	6	0 27 50
සිනිසම 207. ගම—ගුරුල්ලවෙල.					
410	දික්වෙව් මුකලාන	—	මුකලාන (එම)	19	1 30 20

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.	අත්කර ගත මිල රු.
411	කිරිකුට්ටියමඩේ මුකලාන	—	මුකලාන	3 1 36	10
412	අටුවඩැත්දමේ මුකලාන	—	එම	3 0 29	10
සිතියම 877. ගම—උදුගොඩ.					
2480	කුරුකොස්ගහමුලාන	—	පොල් සහ කෙසෙල් (ආණ්ඩු මේ ඉඩමෙන් අල්ලා වව්ගත් කොටස, විකිනීම පිණිස)	0 0 24	30
2481	හැරැස්සේගෙන	—	ගේ (එම)	0 3 3	30
2482	එම	—	එම	0 3 8	30
2483	කතුරුගොල්ල	—	ගේ සහ පොල් (එම)	0 1 37	50
සිතියම 176. ගම—අලපලාවල.					
74	ගන්දමේගෙන	—	මුකලාන (විකිනීම පිණිස)	1 2 28	15
75	මුකමල්ගහමුලාන	—	එම (එම)	6 2 12	15
සිතියම 840. ගම—කිරිපොහොණ.					
2416	අඹගස්මුදුගෙනමුකලාන	ආර්. උක්කුබන්ඩා	මුකලාන (එම)	9 0 34	20
2417	එම	—	එම (එම)	0 1 21	20
2418	එම	—	එම (එම)	0 0 8	20
සිතියම 965. ගම—වහරත්තොඩ.					
2723	දේවාලේවත්තේගෙන	කළුමනේකොණරු	වත්ත, (මාමය ඉතුරුකර තිබුණ ඉඩමෙන් වව්ගත් කොටස විකිනීම පිණිස)	0 2 22	50
සිතියම 7,947. ගම—කප්පාගොඩ.					
W437	නාකන්දවෙලාන	—	පොල් සහ පුවක් වගාව, (විකිනීම පිණිස)	0 2 16	65*
4950	අමුතුකුමුර නොකොත් කිරිඳිගෙන	—	උන්ද, (විකිනීම පිණිස)	5 0 19	50
4951	කිද්දදෙනියේගෙන	—	මුකලාන (එම)	5 3 3	50
සිතියම 250. ගම—හැඳෙනිය.					
523	පිටකොටුවේගෙන	—	මුකලාන (එම)	0 1 19	15
සිතියම 7,675. ගම—කිවුල්පොහොණ.					
524	බොරළුවේ මුකලාන	—	මුකලාන (එම)	7 2 12	30
3798	කොට්ටිමුකලාන	—	එම (එම)	5 0 25	35
3799	කුම්මුදුගෙන මුකලාන	—	එම (එම)	9 0 37	35
සිතියම 268. ගම—කළුගල්ල.					
575	බෝගහලත්දේමුකලාන	—	මුකලාන (විකිනීම පිණිස)	4 3 24	20
සිතියම 129. ගම—කළුගල්ල.					
212	කන්දේවත්තේමුකලාන	—	මුකලාන (එම)	3 3 19	25
සිතියම 527. ගම—කළුගල්ල.					
1364	කළුගලකන්දේමුකලාන	—	මුකලාන (එම)	4 3 7	10

* මුළුඉඩම.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරල් උත්තරානන්දගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කැගල්ලේ උපද්විජ්ජන උත්තරානන්දගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානන්දගෙන්දගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයර්ස්,
වැඩබලන මහසෙනෙකාරීස් වම්ම.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Migahahena, Galapitakoratuwa, Piligalayahena, Kondagalahena, Moragahahena, Tennehena, Owilahena, Mahahena, Tennapitahena, Nilwellehena, Paluwatthehena, Meddaliyaddehena, Dunumadolahena, Butkoratuwa, Nakumburahena, and Miyanakoladeniyahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 23rd day of November, One thousand Nine hundred (*vide* Notice No. 558), that if no claim to the lands commonly called or known as Migahahena, Galapitakoratuwa, Piligalayahena, Kondagalahena, Moragahahena, Tennehena, Owilahena, Mahahena, Tennapitahena, Nilwellehena, Paluwatthehena, Meddaliyaddehena, Dunumadolahena, Butkoratuwa, Nakumburahena, and Miyanakoladeniyahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 160 acres and 24 perches, and shown as lots 113 $\frac{1}{2}$ and 119 in sheets O $\frac{10}{37-45}$ and O $\frac{10}{53-61}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas (1) Madurapperumage Huratalhami, (2) Gamage Dingi Appu, (3) Miellege Dingi Appu, (4) Madurapperumage Dingi Appu, and (5) Singappuli Liyanage Don Andris, all of Ketawala, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 17th day of September, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Akuressa, September 17, 1901.

J. G. FRASER,
Special Officer.


Description of Lands referred to.

The lands commonly called or known as Migahahena, Galapitakoratuwa, Piligalayahena, Kondagalahena, Moragahahena, Tennehena, Owilahena, Mahahena, Tennapitahena, Nilwellehena, Paluwatthehena, Meddaliyaddehena, Dunumadolahena, Butkoratuwa, Nakumburahena, and Miyanakoladeniyahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 160 acres and 24 perches, and shown as lots 113 $\frac{1}{2}$ and 119 in sheets O $\frac{10}{37-45}$ and O $\frac{10}{53-61}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Titwala-aturamukalana belonging to Crown; on the east by a portion of Migahahenayaya claimed by Madurapperumage Huratalhami and others, the footpath, Gahalahenewattuyaya belonging to Miellege Dingi Appu and others, a portion of Migahahenayaya claimed by Madurapperumage Huratalhami and others, the footpath, Yakdehigedarawattuyaya belonging to Attadassa Unnanse and others, Peelikumbura belonging to Madurapperumage Huratalhami and others, Marawehenadola; on the south by Dehigahaliyadda belonging to Crown, Dehigahaliyaddewatta belonging to Attadassa Unnanse and others, Dehigahaliyaddehena claimed by Ekanayakage Dassan and others, Peellagawahena claimed by ditto, Eramudugabadeniya belonging to Saddasigamage Don Tepanis and others, the Gansabhawa path from Beralapanatara to Dapane; on the west by Gedarakumburahena belonging to Crown, the Nawaladola.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate extent, viz., 1 acre 2 roods and 26 perches, is not included in the extent given above:—

Lot.	Name of Land.	Extent.
		A. R. P.
116	... Owilanshenawatta	... 1 0 26
117	... Miyanakoladeniya	... 0 1 10
118	... Udamiyanakoladeniya	... 0 0 30
		1 2 26

[For Tracing see page 21.]



Scale of 16 Chains to an Inch.

Situation : Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
113 $\frac{1}{2}$	Migahahena, Galapitakoratuwa, Piligalayahena, Kondagalahena, Moragahahena, Tennehena, Owilahena, Mahahena, Tennapitahena, Nilwellehena, Paluwattehena, Meddaliyaddehena, Dunumadolahena, and Butkoratuwa	137 3 0
119	Nakumburahena and Miyanakoladeniyahena	22 1 24
		<u>160 0 24</u>

Lots excluded.


Situation : Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
116	Owilahenawatta	1 0 26
117	Miyanakoladeniya	0 1 10
118	Udamiyanakoladeniya	0 0 30
		<u>1 2 26</u>

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Kebellangodahena, Niyagawalahena, &c., situate in the village of Hattotuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 655), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 24th day of September, 1901, order and declare that the said land, commonly called and known as Kebellangodahena, Niyagawalahena, &c., situate in the village of Hattotuwa in the



Situation : Hattotuwa village in Palle pattu of Morawak korale.

Preliminary plan 13.

Lot.	Name of Land.	Extent. A. R. P.
17 $\frac{1}{2}$...	Kebellangodahena, Niyagawalahena, &c. ...	29 3 8

Surveyor-General's Office,
Colombo, January 15, 1901.

Sheet O $\frac{14}{55-63}$

P. D. WARREN,
for Surveyor-General.

Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 17 $\frac{1}{2}$ in preliminary plan 13 (sheet O $\frac{14}{55-63}$), of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 29 acres 3 roods 8 perches, and bounded as follows : on the north by Pangadeniya belonging to Ganage Don Adrian and others, Udawatta belonging to ditto, Yabalabendadeniya belonging to ditto ; on the east by the village limit of Kotagala ; on the south by the village limit of Dehigaspe ; on the west by the village limit of Dankoluwa, Hikgabakoratuwa belonging to Liyanage Babunhami—is the property of the Crown.

Akuressa, September 24, 1901.

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Ratkeratolla, situate in the village of Warakapitiya in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of March, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Ratkeratolla, situate in the village of Warakapitiya in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 9 acres 1 rood and 13 perches, and shown as lot 840 in preliminary plan No. 1,568, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 633):


And whereas one Vitanagamage Don Siman Appu of Kotawila made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 30th day of October, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Galle, October 30, 1901.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Ratkeratolla, situate in the village of Warakapitiya in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 9 acres 1 rood and 13 perches, shown as lot 840 in P. P. 1,568, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Mahapittaniyakumbura belonging to Welihinda Pansala; on the



Scale of 4 Chains to an Inch.

Situation: Warakapitiya village in Weligam korale.

Supposed to be part of lot 839.

Lot.	Name of Land.	Extent.
...	...	A. R. P.
840	Ratkeratolla	9 1 13

Surveyor-General's Office,
Colombo, November 8, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

east by Pehimbiyagoda-addarakumbura belonging to Batagamage Dingi Appu and others, Kekilladuwa sold by Crown to Ranahindurage Karolis (T. P. 153,099); on the south by Nidangallahena-addara belonging to Batagamage Dingi Appu and others, Godaeladeniya sold by Crown to S. de S. Wirakon (T. P. 163,281); on the west by Tekkawatta sold by Crown to D. M. Jayasinha (T. P. 153,288).

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Karawketiyehena, Monandolahena, Parawitahena, &c., situate in the village of Dangala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of February, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Karawketiyehena, Monandolahena, Parawitahena, &c., situate in the village of Dangala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 166 acres 2 roods and 39 perches, and shown as lots 29 and 90 in sheets O $\frac{9}{53-61}$, O $\frac{14}{5-13}$, and O $\frac{14}{4-12}$, and in P. P. No. 24, and in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 607):

And whereas (1) Don Andris Wijesekara Dahanayaka of Alapaladeniya and (2) Don Siyadoris de Silva Siriwardana of Idandukita made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 17th day of October, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Galle, October 17, 1901.


J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

I.

The lands commonly called or known as Karawketiyehena, Monandolahena, &c., situate in the village of Dangala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 121 acres 3 roods and 32 perches, and shown as lot 29 in sheets O $\frac{9}{53-61}$ and O $\frac{14}{5-13}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the footpath, Madolaturunukalana belonging to Crown; on the east by Kanamiyagalahena (lot 25) claimed by Don Andris Wijesekara Dahanayaka and others, the Lahugulanedola, Tunpelakumburahena belonging to Crown; on the south by the village limit of Idandukita, Tunpelakumbura-atura belonging to Crown, the Gansabhawa path from Morawaka to Kalubowitiyana, Etunwalahena belonging to Crown, the stream, Etunwaladeniya belonging to Crown, the Gansabhawa path, Kiriwanagodadeniya belonging to Crown, the stream, the Gansabhawa path; on the west by Kiriwanagodakumbura belonging to J. D. Wiraman and others, the Gansabhawa path, the Pilledola, Bewulehenewatta belonging to Patiranage Endris and others, Patiranagewatta belonging to ditto, Godandawatta belonging to ditto, Gulanewatta belonging to Kaderappuli Radage Baba and others.

[For Tracing see page 25]



Scale of 8 Chains to an Inch.

Preliminary plan 24.

Lot 29 called Karawketiahena, Monandolahena, &c., in extent 121A. 3R. 32P., situated in Dangala village in Palle pattu of Morawak korale.


Surveyor-General's Office,
Colombo, October 3, 1901.

Sheets O $\frac{9}{53-61}$ and O $\frac{14}{5-13}$

J. L. HAMPTON,
for Acting Surveyor-General.

II.

Lot 90 on sheet O- $\frac{14}{4-12}$ called or known as Parawitahena, in extent 44 acres 3 roods 7 perches ; and bounded on the north by Wilpitawatta belonging to D. C. W. Dahanayaka and others, Wilpitakumbura belonging to ditto ; on the east by the footpath from Banagala to Kalubowitiyana ; on the south by Parawitawatta belonging to W. P. Don Juwanis and others, Parawitagedarakumbura



Scale of 8 Chains to an Inch.

Preliminary plan 24.

Lot 90 called Parawitahena, in extent 44A. 3R. 7P., situated in Dangala village in Palle pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, October 25, 1900.

Sheet No. O- $\frac{14}{4-12}$

S. J. C. MORE,
for Surveyor-General.

belonging to Don Andris Dahanayake and others, Parawitawatta belonging to W. P. Don Juwanis and others ; on the west by the Jambugasenedola, Jambugasenedeniya belonging to Crown, Jambugasahena belonging to Crown, Ihalajambugasdeniya belonging to Crown, Jambugasahena belonging to Crown.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Bibulakuttiya, situate in the village of Akurugoda in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 22nd day of March, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Bibulakuttiya, situate in the village of Akurugoda in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 22 acres 2 roods and 11 perches, and shown as lots 14,010, 14,011, and 14,012 in preliminary plan 4,899, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 637):

And whereas (1) Kaluarachchige Don Carolis and (2) Usgoda-arachchige Babun, both of Akurugoda, made claim thereto ; and whereas the said first claimant has withdrawn his claim to the said lands, and the said second claimant having been duly called upon by me, the Special Officer, by a notice in writing under section 4, sub-section (1), of the said Ordinances, duly served upon him, to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 31st day of October, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Galle, October 31, 1901.


J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The following lots, situate in the village of Akurugoda in the Weligam korale of the Matara District, in the Southern Province:—

Lot.	Name of Land.	Extent. A. R. P.
14010	Bibulakuttiya	16 3 0
14011	Do.	0 3 36
14012	Do.	4 3 15
		<u>22 2 11</u>

on preliminary plan 4,899, and bounded as follows: on the north by the footpath from Batamullewatta to Bibulekumbura, Bibulekumbura belonging to Wiratunge Don Cornelis and others, Kanattewatta claimed by Kaluarachchige Don Karolis and others, Takkadiyakumbureatmaga (P. P. $\frac{1,558}{602}$) claimed by Kaluarachchige



Situation: Akurugoda village in Weligam korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
14010	Bibulakuttiya	16 3 0
14011	Do.	0 3 36
14012	Do.	4 3 15

Surveyor-General's Office,
Colombo, January 15, 1901.

P. D. WARREN,
for Surveyor-General.

Don Dines and others; on the south by Eramudugahakumbura claimed by Kaluarachchige Kottanhami and others, Kadurugahadeniya claimed by Wiratunge Don Carolis and others, Radagedeniya claimed by Ratnasekara Kurupparachchige Don Dines and others, Koswellagahadeniya claimed by ditto; on the west by

Order under Section 2. of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Mahakumburedeniya, Kekunagahena, and Immilladeniya, situate in the village of Ayagama in the Palle pattu of Kukulu korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 23rd day of August, 1901, order and declare that the said lands, commonly called and known as Mahakumburedeniya, Kekunagahena, and Immilladeniya, situate in the village of Ayagama in the Palle pattu of Kukulu korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and shown as lots K 69, 1,438, and 1,439 in preliminary plan No. 547 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and more fully described herein below :—

(1) Land lot No. K 69 in preliminary plan No. 547 called Mahakumburedeniya, containing in extent 4 acres 2 roods and 14 perches; bounded on the north by lot I 69 in preliminary plan No. 547 called Iriyagasdeniya claimed by Ayagama pansala, on the east by lot H 69 in preliminary plan No. 547 called Gangabodahena claimed by W. M. Punchi Mudiyanse, on the south by Crown land called Liyanagedeniya, and on the west by Galamuwa-dola.

(2) Land lots Nos. 1,438 and 1,439 in preliminary plan No. 547 called Kekunagahena and Immilladeniya, containing in extent 2 acres 1 rood and 25 perches and 3 roods 29 perches, respectively; bounded on the north-west and north by Immillahena belonging to Crown, on the east by Kekunagahena belonging to Crown, on the south by Immilladeniya belonging to Crown, and on the west by land appearing in title plan No. 166,860 called Immiladeniya sold to M. Brampy Pieris—are the property of the Crown.

Ratnapura Kachcheri,
August 23, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Iriyagasdeniya, situate in the village of Ayagama in the Palle pattu of Kukulu korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of March, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Iriyagasdeniya, situate in the village of Ayagama in the Palle pattu of Kukulu korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, containing in extent 3 acres 3 rood and 10 perches, and shown as lot I 69 in preliminary plan No. 547, as described in the annexed certified tracing therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :


And whereas Sobita Terunnanse on behalf of Ayagama Gangarama vihare made claim thereto, and I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimant to the land called Iriyagasdeniya, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Ratnapura Kachcheri,
August 23, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Description of the Land referred to.

Lot No. I 69 in preliminary plan No. 547 called Iriyagasdeniya, containing in extent 3 acres 3 roods and 10 perches, situate at Ayagama in the Palle pattu of Kukulu korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, bounded on the north by Kekulanaokanda claimed by W. M. Punchi Mudiyanse, north-east by lot H 69 in preliminary plan No. 547 called Gangabodahena claimed by W. M. Punchi Mudiyanse, east by Galamuwa-dola, south by Galamuwa-dola and lot J 69 in preliminary plan No. 547 called Galamurahena claimed by W. M. Punchi Mudiyanse, and on the west and north-west by lot J 69 in preliminary plan No. 547 called Galamurahena claimed by W. M. Punchi Mudiyanse.



Situation : Ayagama village in Palle pattu of Kukulur korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
H 69	Gangabodahena	84	3	22
I 69	Eriyagasdeniya	3	3	10
J 69	Galamurahena	64	3	0
K 69	Makumburadeniya	4	2	14
1438	Kekunagahahena	2	1	25
1439	Imilladeniya	0	3	29

Surveyor-General's Office,
Colombo, August 25, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Lands to be Private Property.

In the matter of the lands commonly called or known as Serugahahena, Tololgahahena, Ilukketiyahena Gallenehena, Kiriwaneketiyehehena, Sapugahahena, and Tennehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of November, One thousand and Nine hundred, that if no claim to the lands commonly called or known as Serugahahena, Talolgahahena, Ilukketiyahena, Gallenehena, Kiriwaneketiyehehena, Sapugahahena, and Tennehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 79 acres 3 roods and 37 perches, and shown as lots 16½ and 166a in sheets O $\frac{15}{4-12}$ and O $\frac{15}{20-28}$, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 546) :


And whereas (1) Kariwilakandage Adirian Appu, (2) Manamperige Jayanhamy, (3) Manamperige Kiriappu, (4) Manamperige Kittanappu, (5) Manamperige Abaram Appu, (6) Don Nikulas Manamperi Gunawardana, (7) Manamperige Don Andiris, (8) Wijewikkrama Kadawata Gamachchige Don Luwis, (9) Vitaranage Andiris made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said lands, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Galle, September 9, 1901.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The lands commonly called or known as Serugahahena, Tollolgahahena, Ilukketiyehena, Gallenehena, Kiriwaneketiyehena, Sapugahahena, and Tennehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 79 acres 3 roods and 37 perches, and shown as lots 16 $\frac{1}{2}$ and 166a in sheets O $\frac{15}{4-12}$ and O $\frac{15}{20-28}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Kekunagahadola, Ilukketiyedeniya belonging to D. N. N.



Scale of 16 Chains to an Inch.

Situation: Bengamuwa village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
16 $\frac{1}{2}$...	Serugahahena, Tollolgahahena, Ilukketiyehena, and Gallenehena ...	46 2 17
166a ...	Gallenehena, Kiriwaneketiyehena, Sapugahahena, and Tennehena ...	33 1 20
		79 3 37

Surveyor-General's Office,
Colombo, July 22, 1901.

Sheets O $\frac{15}{4-12}$ and O $\frac{15}{20-28}$

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Gunawardana, the footpath; on the east by Mawatahena claimed by Kankanage Samel and others, Millagahahena claimed by ditto, Kandehena claimed by Don Siyadoris Manamperi Gunawardana, Pandaragahadeniya belonging to ditto, Nakandedeniya belonging to ditto; on the south by Ahiyatuwewatta belonging to Vitaranage Andiris, Ambagahawatta belonging to S. Liyanage Abaran and others; on the west by Kaluwana-yagehenedeniya belonging to M. Jayanhami and others, the footpath, lot 16 in sheets O $\frac{15}{4-12}$ and O $\frac{15}{20-28}$, Dekandewatta belonging to Manamperige Hinappu and others.

**Order under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900, declaring the
Land to be Crown Property.**

In the matter of the land commonly called and known as Kirindenyahena, situate in the village of Puwakdeniya in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 26th day of November, 1901, order and declare that the said land, commonly called and known as Kirindenyahena, situate in the village of Puwakdeniya in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lot 9,893 in preliminary plan No. 4,398 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 2 roods and 19 perches, and bounded as follows: on the north by Kirindenyahena (forest) claimed by the Crown, Inguruwattahena claimed by Kirihami, and Inguruwattahena claimed by Balahami; on the east by Inguruwattahena claimed by Punchi Menika; on the south by Kirindenyahena claimed by Dingiri Menika and others; on the west by Kandagollehena (P. P. ⁵⁸⁴¹/₇₃₄₅) claimed by the Crown—is the property of the Crown.

Kegalla Kachcheri,
November 26, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

**Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims
to Forest, Chena, Waste, and Unoccupied Lands.**

In the matter of the land commonly called or known as Jamanarangahahena, situate in the village of Puwakdeniya, in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Ninth day of February, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Jamanarangahahena, situate in the village of Puwakdeniya in the Kegalla District, in the Province of Sabaragamuwa, was made to the Assistant Government Agent of the Kegalla District within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Senanayakarallage Rammenika and Senanayakarallage Appuhami, both of Puwakdeniya, made claim thereto, and I, Edward Thomas Noyes, the said Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, made due inquiry into such claim; and whereas I and the said claimants have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:


And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Senanayakarallage Rammenika and Senanayakarallage Appuhami do pay to the Assistant Government Agent at Kegalla, on or before the 25th October, 1901, a sum of rupees seventy-one and thirty-eight cents (Rs. 71.38) as purchase amount for the said land, more fully described hereinafter, viz., lot No. 613 in preliminary plan 294 called Jamanarangahahena, containing in extent 3 acres 2 roods and 11 perches, as described in the annexed plan; and bounded on the north by Ambagahamulaheua and Oladeniyahena claimed by A. Mudiyanse;

on the east and south by Jamanarangahahena (P. P. ²⁴⁹/₆₁₄), road reservation; on the west by Welagawawatta claimed by W. Ungurala and others and Pansalawatta claimed by A. Mudiyanse and others; and whereas the said Senanayakarallage Rammenika and Senanayakarallage Appuhami, both of Puwakdeniya, have duly paid this amount as agreed, the said claimants are hereby declared to be the purchasers of the said land as described above, with the consent of His Excellency the Governor obtained to the publication of such order.

Kegalla Kachcheri,
November 26, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

[For Tracing see page 32.]



Situation : Puwakdeniya village in Deyaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1155	Sudukosghamullahena	0 3 12
1156	Do	0 0 2
613	Jamanarangahahena	3 2 11
614	Do	1 2 32
3800	Migahatennamukalana	3 3 10
9893	Kirindenyahena	0 2 19
7345	Kandagollehena	10 2 3

Surveyor-General's Office,
Colombo, September 25, 1900.


S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Watadeniyahena, situate in the village of Asmagoda in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 7th day of July, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Watadeniyahena, situate in the village of Asmagoda in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 20 perches, and shown as lots A $\frac{1}{2}$, A 1, and A 2 in W. L. O. S. No. $\frac{44}{S. P.}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 297):

And Whereas (1) Dapanage Sinno Appu, (2) Koralegodage Andris Appu, both of Asmagoda, (3) Kankanabuhuttige Pedris Appu of Maramba, and (4) Narandeniyege Andris Appu of Asmagoda made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers



Situation: Asmagoda village in Weligam korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
A ...	Watadeniyahena ...	4 1 21
A $\frac{1}{2}$...	Do. ...	2 0 0
A 1 ...	Do. ...	0 1 10
A 2 ...	Do. ...	0 0 10

Surveyor-General's Office,
Colombo, November 19, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 18th day of October, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Galle, October 18, 1901.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.


The land commonly called or known as Watadeniyahena, situate in the village of Asmagoda in the Weligam korale of the Matara District, in the Southern Province; containing in extent 2 acres 1 rood and 20 perches, and shown as lots A $\frac{1}{2}$, A 1, and A 2 in W. L. O. S. No. $\frac{44}{S. P.}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the footpath, Watadeniyehena belonging to Crown; on the east by the Maramba tank; on the south by the Maramba tank, the main road from Akurssa to Morawaka; on the west by a portion of Watadeniyahena (lot A) claimed by Dapanage Sinno Appu and others.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Watadeniyahena, situate in the village of Asmagoda in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 7th day of July, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Watadeniyahena, situate in the village of Asmagoda in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres 1 rood and 21 perches, and shown as lot A in W. L. O. S. No. $\frac{44}{S.P.}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 297):

And whereas (1) Dapanage Sinno Appu, (2) Koralegodage Andris Appu, both of Asmagoda, (3) Kankanabhuttige Pedris Appu of Maramba, and (4) Narandeniyege Andris Appu of Asmagoda made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim;



Situation : Asmagoda village in Weligam korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
A	Watadeniyahena	4 1 21
A $\frac{1}{2}$	Do.	2 0 0
A 1	Do.	0 1 10
A 2	Do.	0 0 10

Surveyor-General's Office,
Colombo, November 19, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Galle, October 18, 1901.

J. G. FRASER,
Special Officer.


Description of the Land referred to.

The land commonly called or known as Watadeniyahena, situate in the village of Asmagoda in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres 1 rood and 21 perches, and shown as lot A in W. L. O. S. No. $\frac{44}{S.P.}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Galhena belonging to Crown, Wataleniya claimed J. A. Wickramaratna and others; on the east by a portion of Watadeniyahena (lot A $\frac{1}{2}$) belonging to Crown; on the south by Watadeniyahena claimed by Narandeniyege Andris Appu and others; on the west by Watadeniyahena claimed by ditto and the footpath.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Paratennahena, situate in the village of Gammeddegama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of June, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Paratennahena, situate in the village of Gammeddegama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 2 acres 2 roods and 8 perches, and shown as lot 1½ in W. L. O. S. No. 62½, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 489):



Situation: Gammeddegama village in Kandaboda pattu.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1 ...	Paratennahena (claimed as Tuttiripittaniya)	2 2 32
1½ ...	Do.	2 2 8

Surveyor-General's Office,
Colombo, July 4, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

And whereas Samaranyaka Vidanagamage Siyadoris of Gammeddegama made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Galle, September 5, 1901.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Paratennahena, situate in the village of Gammeddegama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 2 acres 2 roods and 8 perches, shown as lot 1½ in W. L. O. S. No. 62½, and bounded as follows: on the north by Paratennahena (No. 62½ A), Gallindagawadeniya belonging to D. S. Dissanayaka, Paratennahena (No. 62½ 4) claimed by G. V. Don Salaman and another; on the east by lot 1 in W. L. O. S. No. 62½ X; on the south by Paratennahena, lot 2 in W. L. O. S. 62½ claimed by L. Siyadoris.

Matara District Court, Case No. 9,433.

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called and known as Kiralagaswilahena, &c., situate in the village of Palatuwa in Matara Gangaboda pattu and Malimmada in Matara Weligam korale, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 17th day of June, 1898, and published in the *Government Gazette* of the 17th day of June, 1898, in respect of the lands commonly called and known as Kiralagaswilahena, &c., situated in the village of Palatuwa, &c., in the Southern Province, bounded as follows: on the north by Kiralagaswila belonging to Wickramaratna Mudaliyar, Talawapuladuwwatta belonging to Hembage Punchi Baba and others, Kiralagaswilakoratuwa belonging to Hembage Punchi Baba and others; on the east by Kiralagaswilawatta belonging to Hembage Punchi Baba and others, Kebellagahalangawatta belonging to Gedarawattege Babehami and others, Giganagewatta belonging to Gedarawattege Setuhami and others, Kospelakoratuwwatta belonging to Manage Babune and others; on the south by Kappittawilakumbura belonging to E. R. Gunaratna Mudaliyar, Nawagunawatta belonging to Dematawattege Adrian and others, Bindichchawewakumbura belonging to Gedarawattege Jayan and others, Magaliyadda belonging to Dematawattege Wattuhami and others, Gorakamidellekoratuwa claimed by Dematawattege Wattuhami and others, Wewakumbura belonging to Dematawattege Wattuhami and others, Baddegehenakoratuwa claimed by Manage Juanis and others, Bulugahakoratuwa belonging to Dematawattege Wattuhami and others, Dunukeiyawatta belonging to Dematawattege Tinanhami; on the west by Mannehekemullehena belonging to Crown and Pahalakoratuwwatta belonging to Gedarawattege Kottan and others; and containing in extent 77 acres 2 roods and 22 perches (*vide* notice No. 204): and a claim having been made to lots 14,121, 14,122, 14,124, 14,125 by Mr. C. J. R. Le Mesurier of Kotawila, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the said claim of the said claimant, and have failed to enter into any agreement with the said claimant in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

Matara, March 25, 1899.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,433.

Decree.

In the District Court of Matara.

C. J. R. Le Mesurier..... Plaintiff.
Against

The Assistant Government Agent, Matara..... Defendant

This action coming on for final disposal before W. E. Thorpe, Esq., District Judge of Matara, on the 17th day of September, 1900, in the presence of Proctor Mr. C. H. Altendorff on the part of the defendant, and the plaintiff not having appeared and no statement of claim having been made, though notice with copy of reference filed in the action was served on the said plaintiff, as appears by the affidavit of John James Hall of Wallinford, dated 8th May, 1900: It is ordered and decreed that Our Sovereign Lady the Queen be and she is hereby declared entitled to the lands commonly called or known as Kiralagaswilahena or Wannigehena, Baddagehena, Gorakamidellahena, and Kekunehena, situate in the villages of Palatuwa in the Gangaboda pattuwa and Malimmada in the Weligam korale of the Matara District, in the Southern Province; containing in extent about 77 acres 2 roods and 22 perches, and bounded as follows: on the north by Kiralagaswila belonging to Wickramaratna Mudaliyar, Talawapuladuwwatta belonging to Hembage Punchi Baba and others, Kiralagaswilakoratuwa belonging to Hembage Punchi Baba and others; on the east by Kiralagaswilawatta belonging to Hembage Punchi Baba and others, Kebellagahalangawatta belonging to Gedarawattege Babehami and others, Giganagewatta belonging to Gedarawattege Setuhami and others, Kospelakoratuwwatta belonging to Manage Babune and others; on the south by Kappittawilakumbura belonging to E. R. Gunaratna Mudaliyar, Nawagunawatta belonging to Dematawattege Adrian and others, Bindichchawewakumbura belonging to Gedarawattege Jayan and others, Magaliyadda belonging to Dematawattege Wattuhami and others, Gorakamidellekoratuwa claimed by Dematawattege Wattuhami and others, Wewakumbura belonging to Dematawattege Wattuhami and others, Baddegehenakoratuwa claimed by Manage Juanis and others, Bulugahakoratuwa belonging to Dematawattege Wattuhami and others, Dunukeiyawatta belonging to Dematawattege Tinanhami; on the west by Mannehekemullehena belonging to Crown and Pahalakoratuwwatta belonging to Gedarawattege Kottan and others, and shown as lots 14,121, 14,122, 14,123, 14,124, 14,125, 14,126, and 14,120 in preliminary plan No. 4,919 filed of record in this action—as absolute owner.

September 17, 1900.

W. E. THORPE,
District Judge.

Matara District Court, Case No. 9,498.

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called and known as Panwilehena, Urubokkehena, Alahentenna, Burullagahakoratuwa, Boraluwinnehena, Kekundeniyehena, Paragahahena, Irikudahena, Gidangalahena, and Iddagalahena, all lying adjacent to each other and forming one block of land, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of the Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 having been duly given on the 17th day of June, 1899, and published in the *Government Gazette* of the 9th day of June, 1899, in respect of the lands commonly called and known as Panwilehena, Urubokkehena, Alahentenna, Burullagahakoratuwa, Boraluwinnehena, Kekundeniyehena, Paragahahena, Irikudahena, Gidangalahena, and Iddagalahena, all lying adjacent to each other and forming one block of land, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and bounded as follows: on the north by Aninkandemukalana belonging to Crown; on the east by Urubokkehena sold by Crown and now in possession of D. M. Rajapaksa, the Urubokkehenadola, the Gansabhawa road from Deniyaya to Beralapanatara, the Beruwadola, Galgodawatta belonging to Wickremaradage Dingise, and others, Wattaliyadda belonging to Francis Silva, Mudaliyar; on the south by Galgodewatta belonging to Wickremaradage Dingise, the footpath from Galgodewatta to Piniketiyakumbura and Lindagawahena belonging to Crown, Nugehena belonging to Crown, Welikumburehena claimed by Madolgodagamachcharige Hin Naide, Panismullehena claimed by Gamachcharige Don Carolis and others, Dediagalawatta and deniya belonging to Millage Balappu and others, Dediagalakumbura belonging to ditto, on the west by Pinnaketiyawatta belonging to Miellage Appu and others, Kongahadeniyakumbura claimed by Wellappulige Thomis and other, Kongahadeniyawatta belonging to Miellage Luwis Hami and others, Irikondehena claimed by Wellappulige Babehamy and others, Bulatwattahena claimed by ditto, Nawadehena claimed by ditto, Puwakpeladeniya belonging to Ranamukage Don Bastian and others, Udahawattehena belonging to Crown, Hiraluappulagewatta belonging to Ranamukage Don Andris, and Dotalugalamukalana belonging to Crown; containing in extent 454 acres 2 roods and 2 perches,

and shown as lots 1, 2, 3, 4, and 36 in sheets O-¹⁰35-36 and 43-44, and O-¹⁰51-52 and 59-60, excluding Dandeniyawattakumbura claimed by Kandewewalage Dissan Hami and others, in extent 1 rood and 8 perches, Dandenikandewatta belonging to Ranamukage Wattuhami and others, in extent 5 acres 3 roods and 8 perches, Batahenawatta, Batahenawattadeniya and Dikela belonging to Kandewewalage Dissan Hami and others, in extent 11 acres 1 rood and 7 perches, Puwakpeladeniya belonging to ditto, in extent 1 acre 2 roods and 5 perches, and Kekundeniya belonging to Francis Silva, Mudaliyar, in extent 3 roods and 26 perches, all these within the above boundaries (*vide* notice No. 287): and claim having been made thereto by the persons mentioned in the annexed list marked A, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of the Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the whole of the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

J. P. LEWIS,
Special Officer.

Matara, January 19, 1900.

The List referred to.

(1) Raigamkoralage Pinhami de Silva of Uduwaka, (2) Wadasinha Singarakkara Baddewattekate Hinni Baba of Kotapola, (3) Kapugamagetachcharige Dingirisa of Alapaladeniya, (4) Kandewewalage Don Lewis Appu of Beralapanatara, (5) Ranamukage Baba of Kotapola, (6) Wellappulige Babun Hami of Beralapanatara, (7) Miellage Don Luwis Hami of Beralapanatara, (8) Ranamukage Samel Appu of Kotapola, (9) Kandewewalage Abe Hami of Beralapanatara, (10) Talapelage Babun Hami of Kotapola, (11) Miellage Don Mathes of Kotapola, (12) Miellage Don Juanis of Kotapola, (13) Ranamukage Don Davit of Kotapola, (14) Atukoralepatiranage Don Kostan of Beralapanatara, (15) Don Janis Hatharasinha of Uduwaka, (16) Ranamukage Wattuhami of Beralapanatara, (17) Mahahellewa Sinhage Baban of Galupiyadda.

D. C., No. 9,498.

Decree.

In the District Court of Matara.

Raigamkoralage Pihamy de Silva and others.....Plaintiffs.
Against
The Assistant Government Agent, MataraDefendant.

This action coming on for final disposal before W. E. Thorpe, Esq., District Judge of Matara, on the 23rd day of August, 1900, in the presence of Proctor Mr. G. E. Keuneman on the part of the plaintiffs and of Proctor Mr. C. H. Altendorff on the part of the defendant: It is ordered and decreed, with consent of parties, that the plaintiffs be and they are hereby declared entitled to the lots coloured red and marked 4, 4a, and 4b in the plan of survey dated 23rd May, 1900, and filed of record

in this action of land situate in the village of Beralaparatarā in the Morawak korale of the Matara District, and Our Sovereign Lady the Queen to the rest of the lands in the said plan shown as lots 1, 2, 3, 4c, 4d, 4e, 4f, 4g, and 36a, and in dispute in this action—as absolute owners.

And it is further ordered that each party bear their own costs.

The 23rd day of August, 1900.

W. E. THORPE,
District Judge.

Extent of the Lots above referred to.

Sheet O $\frac{10}{51-52 \text{ and } 59-60}$.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
4 ...	Dandenikanda, &c.	38	1	0
4a ...	Do.	143	2	0
4b ...	Do.	18	1	0
		200	0	0
1 ...	Dandenikanda, &c.	11	3	24
2 ...	Do.	0	1	7
3 ...	Do.	23	2	15
4c ...	Do.	0	0	18
4d ...	Do.	2	3	22
4e ...	Do.	18	0	0
4f ...	Do.	94	0	0
4g ...	Do.	87	0	0
36a ...	Do.	13	0	36
		251	0	2

Matara District Court, Case No. 9,584.

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called and known as Kurukottakanda, Umanwitehena &c., situate in the village of Welive in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 27th day of May, 1898 (*vide* notice No. 192), and published in the *Government Gazette* of the 27th day of May, 1898, in respect of the lands commonly called and known as Kurukottakanda, &c., situated in the village of Welive in the Morawak korale of the Matara District, in the Southern Province, shown as lots 18, 98, 100, 101, 102, 113, 113 $\frac{1}{2}$, 131, 131 $\frac{1}{2}$, and 131 $\frac{1}{2}$ in sheets O $\frac{14}{5-6, 13-14}$

and O $\frac{14}{23-24, 31-32}$, and bounded as follows: on the north by the Gansabhawa road from Banagala to

Weliwe, Ketakelewawewatta belonging to Don Abraham Abewardana Gunaratna and others, Etambagahahenagodella sold by Crown to Ahamadu Casim, Kaluwagahadeniyagodella belonging to Jasingamage Don Dines and others, Kaluwagahakumbura belonging to ditto, Kaluwagahadeniyawatta belonging to ditto, Batugahaliyadda belonging to ditto, Uduwakandewatta belonging to ditto, Udaokandedeniya belonging to Don Abraham Gunaratna and others, Yakupitiyahena sold by Crown to Kodikarage Janise, Yakupitiyegewatta belonging to K. Janise and others, Kambokkewehena sold by Crown to Hewanambikandegge Don Dines, Wellagedarawatta belonging to Jasingamage Don Mathes and others, Pansagamakumbura belonging to Hewanambikandegge Don Dines and others, Pansagamawatta sold by Crown to ditto, Etambagahahena sold by Crown to Kodikarage Don Siman; on the east by Kodikarawatta belonging to Kodikarage Don Siman and others, Pilleliyadda belonging to Jasingamage Don Dines and others, Gigureinnewatta sold by Crown to Vitanapatiranage Don Carolis Ferdinandus, Nawalahena claimed by Don Tiyadoris Senanayaka, Gedarawatta belonging to ditto, the ridge of Kurukottakanda, Nugegawahena belonging to Crown, Paluwatteliyaddehena sold by Crown, now in possession of Don Abraham Abewardana Gunaratna, Dunumunihalawatta belonging to ditto, Pillagawahena sold by Crown to Don Floris de Silva and others, Dunumunihalawatta claimed by Don Andris Yapa, the Gansabhawa premises belonging to Crown, the high road from Akuressa to Morawaka, Tumbemullahena sold by Crown to U. L. S. Ahamadu Casim; on the south by the ridge of Addarakanda; west by the Andadola, Koratuwellahenadeniya belonging to Crown, Ambagahagulanahena claimed by Senanayaka Don Siyadoris and others, Maha-arambehena claimed by ditto, Maddehena claimed by ditto, Udumullehena claimed by ditto, Aturuassehena *alias* Modarawilshena claimed by ditto, the ridge of Modarawilakanda; containing in extent 823 acres 1 rood and 32 perches (*vide* notice No. 192); and a claim having been made by Jasinpatakadagamage Don Dines Appu of Welive, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the said claim of the said claimant, and have failed to enter into any agreement with the said claimant in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

October 5, 1900.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,584.

Decree.

It is ordered and decreed that Our Sovereign Lady the Queen be and she is hereby declared entitled, as absolute owner, to the lands commonly called and known as Kurukottakanda and Addarakanda, inclusive of Umanwitehena, Talgahahena, Wandurumalehena, Kitulgulanehena, Nawalehena, Pambehena, Rukattanagahabewleheua, Welgangodahena, Kaluwagalahena, Jambughashena, &c., exclusive of Egodawatta belonging to Vitanapatiranage Don David and others, Maswilemedagoda sold by Crown to Vitanapatiranage Siyadoris, Vitanewatta belonging to Vitanapatiranage Don Dines and others, Alutwatta belonging to V. Arnolis and others, Addarakumburegodella belonging to Don Abraham Abewardana and others, Udalegedarawatta belonging to V. Arnolis and others, Addarakandehena sold by Crown to James Wiraman, Pahalamaswiladeniya belonging to V. Don Abraham and others, Gammeddekumbura belonging to Don Abraham Abewardana Gunaratna and others, Rambukkanakumbura belonging to ditto, Tantrigeliyadda belonging to Senanayakage Siyadoris and others, Addarakumbura belonging to V. Serat Appuhanī and others, Kapatenumedeniya belonging to V. Arnolis and others, situate in the village of Welawe in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent about 823 acres 1 rood and 32 perches, and bounded as follows: on the north by the Gansabhawa road from Banagala to Welawe, Ketakelewalawwewatta belonging to Don Abraham Abewardana Gunaratna and others, Etambagahahena-godella sold by Crown to Ahamadu Casim, Kaluwagahadeniyagodella belonging to Jasingamage Don Dines and others, Kaluwagahakumbura belonging to ditto, Kaluwagahadeniyawatta belonging to ditto, Batugahaliyadda belonging to ditto, Uduwakandewatta belonging to ditto, Udaokandedeniya belonging to Don Abraham Gunaratna and others, Yakupitiyahena sold by Crown to Kodikarage Janise, Yakupitiyegewatta belonging to K. Janise and others, Kambokkewehena sold by Crown to Hewanambikandegge Don Dines, Wellagedarawatta belonging to Jasingamage Don Mathes and others, Pansagamakumbura belonging to Hewanambikandegge Don Dines and others, Pansagamawatta sold by Crown to ditto, Etambagahahena sold by Crown to Kodikarage Don Siman; on the east by Kodikarawatta belonging to Kodikarage Don Siman and others, Pilleliyadda belonging to Jasingamage Don Dines and others, Gigureinnewatta sold by Crown to Vitanapatiranage Don Carolis Ferdinandus, Nawalahena claimed by Don Tiyadoris Senanayaka, Gedarawatta belonging to ditto, the ridge of Kurukottakanda, Nugegawahena belonging to Crown, Paluwatteliyaddehena sold by Crown, now in possession of Don Abraham Abewardana Gunaratna, Dunumunehalawatta belonging to ditto, Pillagawahena sold by Crown to Don Floris de Silva and others, Dunumunehalawatta claimed by Don Andris Yapa, the Gansabhawa premises belonging to Crown, the high road from Akuressa to Morawaka, Tumbemullahena sold by Crown to U. L. S. Ahamadu Casim; on the south by the ridge of Addarakanda; west by the Andadola, Koratuwellahadeniya belonging to Crown, Ambagahagulanehena claimed by Senanayaka Don Siyadoris and others, Maha-arambehena claimed by ditto Maddehena claimed by ditto, Udumullehena claimed by ditto, Aturuassehena *alias* Modarawilahena claimed by ditto, the ridge of Modarawilakanda, lots 18, 98, 100, 101, 102, 113, 113½, 131, 131½, and 131½ in sheets O $\frac{14}{5-6, 13-14}$ and O $\frac{14}{23-24, 31-32}$:

And it is further ordered that the claim made by the plaintiff to lots 98, 99, 100, 101, 102, 113½, 131, 131½, and 131½, in extent 374 acres and 32 perches, out of above described lands, and shown in plan marked X filed in this action, be and the same is hereby dismissed, and that the plaintiff do pay costs of this action.

W. E. THORPE,
District Judge.

January 9, 1901.

Matara District Court, Case No. 9,639.

Reference under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called and known as Paratennehena *alias* Gallindagawahena, situate in the village of Gammeddegama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 8th day of June, 1900 (*vide* notice No. 489), and published in the *Government Gazette* of the 8th day of June, 1900, in respect of the land commonly called and known as Paratennehena *alias* Gallindagawahena, situated in the village of Gammeddegama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, bounded as follows: on the north by Horawitahena claimed by H. H. Wattuhami and others, on the east by Paratennehena claimed by M. G. Davit Sinno, on the south by Paratennehena claimed by S. V. Siyadoris, on the west by Gallindagawadeniya claimed by D. S. Disanayaka and Samaragodagewatta claimed by H. Salman, and containing in extent 5 acres and 30 perches: and a claim having been made thereto by Gamachchi Vitanage Don Salman of Panditaporuwa and Liyange Don Siyadoris of Gammeddegama, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,639.

Decree.

In the District Court of Matara:

Gamachechi Vitanage Don Salman and another Plaintiffs.

Against

The Assistant Government Agent, Matara..... Defendant.

This action coming on for final disposal before W. E. Thorpe, Esq., District Judge of Matara, on the 31st day of July, 1901, in the presence of Proctor Mr. E. Buultjens on the part of the plaintiffs and of Proctor Mr. C. H. Altendorff on the part of the defendant: It is ordered and decreed that Our Sovereign Lord the King be and he is hereby declared entitled to the land commonly called and known as Paratennehena *alias* Gallindagawahena, situate at Gammedegama in Kandaboda pattu of the Matara District, in the Southern Province; bounded on the north by Horawitahena claimed by H. H. Wattuhami and others, east by Paratennehena claimed by M. G. Davit Sinno, south by Paratennehena claimed by S. V. Seyadoris, and on the west by Gallindagawadeniya claimed by D. S. Dissanayaka and Samaragodagewatta claimed by H. Salman, and containing in extent 5 acres and 30 perches.

And it is further ordered that the said plaintiffs do pay to the said defendant his costs of this action as taxed by the officer of the court.

July 31, 1901.

W. E. THORPE,
District Judge.*Matara District Court, Case No. 9,625.*

Reference under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the lands commonly called or known as Bakamunugahahena, Ambagahahena, Keragemulanegodellehena, Kongahahena, and Keragemulanehena, all lying adjacent to each other and forming one block, situate in the village of Bambarenda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances (*vide* notice No. 462) having been duly given on the 4th day of May, 1900, and published in the *Government Gazette* of the 4th day of May, 1900, in respect of the lands commonly called or known as Bakamunugahahena, Ambagahahena, Keragemulanegodellehena, Kongahahena, and Keragemulanehena, all lying adjacent to each other and forming one block, situate in the village of Bambarenda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 62 acres 1 rood and 9 perches, shown as lots A, B, and D in W. L. O. S. No. 61, and bounded as follows: on the north by Patudenyahena claimed by Ramanayaka Don Juwanis and others, Katuwelketiya Egodamalalahena belonging to Crown, Egodamalalahena sold by Crown to K. A. Don Nikulas and another (T. P. 175,488); on the east by

Madawalagawahena belonging to Crown, Waturuwalayaya ($\frac{4,504}{12,350}$) belonging to Crown, a portion

of Bakamunugahahena and Ambagahahena belonging to Crown, Usarambedeniya belonging to Crown, the Usarambedenyadola; on the south by the Dandeniya tank; on the west by the Dandeniya tank, the Keragemulanedola, Keragemulana claimed by Galheneg Don Davith and others Dunumadalagahadeniya claimed by Galhenage Babunhamy and others, and Paragahahena belonging to Crown: and claims having been made thereto by (1) Frederick William Kemps of Matara and (2) Hewa Radage Babune of Babarenda, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claims; and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinances, to the District Judge of Matara.

Matara, January 19, 1901.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,625.

Decree.

It is ordered and decreed that Our Sovereign Lord the King be and he is hereby declared entitled to the lands commonly called or known as Bakamunugahahena, Ambagahahena, Keragemulanegodellehena, Kongahahena, and Keragemulanehena, all lying adjacent to each other and forming one block, situate in the village of Bambarenda in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 62 acres 1 rood and 9 perches, shown as lots A, B, and D in W. L. O. S. No. 61, as described in the annexed certified tracing wherefrom, and bounded as follows: on the north by Patudenyahena claimed by Ramanayaka Don Juwanis and others, Katuwelketiya Egodamalalahena belonging to Crown, Egodamalalahena sold by Crown to K. A. Don Nikulas and another (T. P. 175,488); on the east by Madawalagawahena belonging to Crown, Waturuwalayaya ($\frac{4,504}{12,350}$) belonging to Crown, a portion of Bakamunugahahena and Ambagahahena belonging

to Crown, Usarambedeniya belonging to Crown, the Usarambedenyadola; on the south by the

Dandeniya tank ; on the west by the Dandeniya tank, the Keragemulanedola, Keragemulana claimed by Galhenege Don Davith and others, Dunumadalagahadeniya claimed by Galhenage Babunhamy and others, and Paragahahena belonging to Crown.

It is also ordered that the first plaintiff do pay the defendant's costs incurred in this action up to the 2nd April, 1901, and that the costs incurred subsequent to that date be paid by the second plaintiff.

May 2, 1901.

G. W. WOODHOUSE,
Additional District Judge.

Matara District Court, Case No. 9,609.

Reference under Ordinance No. 1 of 1897 as amended by No. 1 of 1899.

In the matter of the land commonly called and known as Malmorehena, situate in the village of Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances (*vide* notice No. 483) having been duly given on the 1st day of June, 1900, and published in the *Government Gazette* of the 1st day of June, 1900, in respect of the land commonly called and known as Malmorehena, situated in the village of Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, shown as lots A, B, C, D, and E, and bounded as follows: on the north by Ittagalahena claimed by Nekatige Babandrisa and others; on the east by Malmorehena belonging to Crown, Wekoladeniyamulla claimed by Kulappuachchige Tissel and others; on the south by Birigekumbura claimed by Birimanage Jayan and others, Nekatigekumbura claimed by Singarakkarage Kirinisa and others, Kiramagewatta claimed by Senanayekage Davit, and Iriyagasdeniya belonging to Crown; on the west by Uswatta belonging to Crown and Katuimbulgahakoratuwa belonging to Singarakkara Neketige Kirinisa and others; and containing in extent 15 acres and 3 perches: and a claim having been made thereto by Senanayekage Davit of Parapamulla, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the said claim of the said claimant, and have failed to enter into any agreement with the said claimant in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinance, to the District Judge of Matara.

Matara, November 27, 1900.

D. C., No. 9,609.

Decree.

J. P. LEWIS,
Special Officer.

It is ordered and decreed that Our Sovereign Lady the Queen be and she is hereby declared entitled, as absolute owner, to the land commonly called and known as Malmorehena, situate in the village Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 15 acres and 3 perches, shown as lots A, B, C, D, and E in W. L. O. S. No. 54/S. P., as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Ittagalahena claimed by Nekatige Babandrisa and others; on the east by Malmorehena belonging to Crown, Wekoladeniyamulla claimed by Kulappuachchige Tissel and others; on the south by Birigekumbura claimed by Birimanage Jayan and others, Nekatigekumbura claimed by Singarakkarage Kirinisa and others, Kiramagewatta claimed by Senanayekage Davit, and Iriyagasdeniya belonging to Crown; on the west by Uswatta belonging to Crown and Katuimbulgahakoratuwa belonging to Singarakkara Neketige Kirinisa and others.

It is also ordered that the plaintiff do pay the defendant's costs of this action.

December 28, 1900.

W. E. THORPE,
District Judge.

ව 1876 ක්වු අඩුරුද්දේ නොමිමර 30න් අසුපනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුලෙ කටයුත්තකට, ඒ අරමුණට පිටුපස්සැලිලාලේ දුම්රියමාර්ගය සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරන පිණිස "ව 1876යේ ඉඩම් ලබාගැනීමේ අසුපනුයේ" හවෙති කාණ්ඩයේ කරනිවෙන පැරණිවල ප්‍රකාරයට කාරකමත්වීම් සඳහා මත්වුණේ ඇතුළු ලාභාකරුවන්ගේගෙන් හිසිආකාර මට අණලාගී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 5,053. ගම—කාවාළිගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කිසිත්තය.	මහත.
E 839	සමර්තිල්වත්ත	අක්	ඇන්ගල් සිලෝන් පැනරල් ඇස්ටේර් කම්පැනි	0 1 20
I 839	එම	එම	එම	0 0 13.75

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුපති කල්පනාව තිබෙන බව පොදුපත්තයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙහි දැනුම් දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණය. අප වස 1902 ක්වු පෙබ්වාරි මස 11 වෙනි දින අ. හා. 2කේ කතිසමට නුවරඑලියේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටිනට ඕනෑව මෙහි දැනගත යුතුයි.

වස 1901 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින නුවරඑලියේ කම්බේරියේදී.

ජ. ඇම්. ද සි. ජෝර්ජ්
ආණ්ඩුලේ ලපළත්ත වර්ග.

1876 ම වර්ෂ-ත්ත 8 ම ඉලක්කස්සැද්දකින් 7 ම පිරිවිණ් ප්‍රකාරයට දැනට පැවැත්වෙන රෙගුලාසියේ ලෙසට ගෙනෙනුයේ පිරිවිණ් ප්‍රකාරයට පිටුපස්සැලිලාලේ දුම්රියමාර්ගය සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරන පිණිස "ව 1876යේ ඉඩම් ලබාගැනීමේ අසුපනුයේ" හවෙති කාණ්ඩයේ කරනිවෙන පැරණිවල ප්‍රකාරයට කාරකමත්වීම් සඳහා මත්වුණේ ඇතුළු ලාභාකරුවන්ගේගෙන් හිසිආකාර මට අණලාගී තිබේ, ඒ ඉඩම් නම් :—

ප්‍රාථමිකම ඉලක්කම 5,053. ග්‍රාමිපි—හා වාග්ගම්.

නො.	ආණ්ඩුලේ නම.	විවරය.	උද්භිදාණියේ නම.	විසාලය.
E 839	සමා ඉල්ලොදාය	දෙවැනි	ආණ්ඩුලේ සිලෝන් ජනරාල් ආණ්ඩුලේ	0 1 20
I 839	එම	එම	එම	0 0 13.75

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුපති කල්පනාව තිබෙන බව පොදුපත්තයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙහි දැනුම් දෙමි.

මෙහි දැනට පැවැත්වෙන රෙගුලාසියේ ලෙසට ගෙනෙනුයේ පිරිවිණ් ප්‍රකාරයට පිටුපස්සැලිලාලේ දුම්රියමාර්ගය සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරන පිණිස "ව 1876යේ ඉඩම් ලබාගැනීමේ අසුපනුයේ" හවෙති කාණ්ඩයේ කරනිවෙන පැරණිවල ප්‍රකාරයට කාරකමත්වීම් සඳහා මත්වුණේ ඇතුළු ලාභාකරුවන්ගේගෙන් හිසිආකාර මට අණලාගී තිබේ, ඒ ඉඩම් නම් :—

1901 ම වර්ෂ මාර්ච් 31 මස දී.

ආ. ආර්. ජ. ජෝර්ජ්,
ආණ්ඩුලේ ලපළත්ත වර්ග.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Uda Pussellawa Railway, to wit :—

Preliminary plan 5,050. Village—Hawa Eliya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
K 836	Pedro estate	Tea	Nuwara Eliya Tea Estates Company	0 0 7.62
R 836	Do.	do.	do.	0 2 9
T 836	Do.	do.	do.	0 0 1
U 836	Do.	do.	do.	0 0 0.06
V 836	Do.	do.	do.	0 0 1.75
X 836	Do.	do.	do.	0 0 9.50
Y 836	Do.	do.	do.	0 0 0.50
C 837	Do.	do.	do.	0 1 22.25
E 837	Do.	do.	do.	0 0 22
H 837	Do.	do.	do.	0 0 14.25
I 837	Do.	do.	do.	0 0 0.62
K 837	Do.	do.	do.	0 0 1.12

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 11, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
December 31, 1901.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

1876 ක්වු අවුරුද්දේ කොමර 31 ක්වු ආඥාවකින් කන්වෙති වගන්තියේ ප්‍රකාරව ආණ්ඩුවේ කටයුතු කට, එකම:—උඩපුස්සැල්ලාව දුම්රිය සංගීත සැදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “1876 ක්වු ඉඩම් ලබාගැනීමේ ආඥාව” කන්වෙති කාණ්ඩයේ කරතිවෙන පොර්චුවු ප්‍රකාරව කාරක මන්ත්‍රිකාවේ මන්ත්‍රණ අයුළු රුකුමානව්වකන්වෙන්නේ කිසිආකාර මට අණ වැඩි නිසි, ඒ ඉඩම්නම්:—

කො.	ඉඩමේ නම.	සිතියම 5,050. ගම—හාවාළුලිය.	වග.
අක්ෂර	අක්ෂර	අයිතිකරු කිසිවක.	අ. රු. ප.
K 836	පිඩාබවන්ත	කේ	0 0 7-62
R 836	එම	හුවරළුලිය විද්‍යාචාර්ය කමානික	0 2 9
T 836	එම	එම	0 0 1
U 836	එම	එම	0 0 0-6
V 836	එම	එම	0 0 1-75
X 836	එම	එම	0 0 9-50
Y 836	එම	එම	0 0 0-50
C 837	එම	එම	0 1 22-25
E 837	එම	එම	0 0 22
H 837	එම	එම	0 0 14-25
I 837	එම	එම	0 0 0-62
K 837	එම	එම	0 0 1-12

එඩ්වර්ඩ් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දන්වන සඳහා කන්වෙති වගන්තියේ ඔහුකර තිබෙන හැටිවට මෙහි ද හුමාදෙමි.
 ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ව යොහොන් තවුන්ව වෙනුවට ක්‍රියාකරණ අවම 1902 ක්වු පෙබ්‍රවාරි මස 11 වෙනි දින අ. ග. 2 ක් කතිසවට හුවරළුලියේදී මා ඉදිරිපිටවැටුණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසිපිරිවට ඔහුට හම වෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටියු දුල් ගණන් වට ඒව ඇත්තාවූ තවුන්වේ අයිතිකමේ කොරකුරු කිසිපිරිවට ඔහු බව මෙහි ද දන්වන යුතුයි.
 මේ 1901 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින ඒ. ඇම්. ද සී. කේ. ඊ. ඒ.
 හුවරළුලියේ කමිටියේදී, ආණ්ඩුවේ උපදේශක වරයා.

1876 ම් (බ්‍ර) - තුනු 3 ම ලුහකසේප්පුපුනු 7 ම පිරිවිසි ප්‍රකාරය උපුසලාගාව ගෙවුමකට පෙරුල ම. ග. ගුණ ම පිරිවිසිපුනු මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:—

අක්ෂර	කාණ්ඩයේ වෙසා,	විවරය.	ලුහකසේපුපුනු 7 ම පිරිවිසි ප්‍රකාරය උපුසලාගාව ගෙවුමකට පෙරුල ම. ග. ගුණ ම පිරිවිසිපුනු මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:—	විසාලය.
අක්ෂර	විවරය.	විවරය.	විවරය.	අ. රු. ප.
K 836	පීචුපුනුපුනු	පීචුපුනු	හුවරළුලිය විද්‍යාචාර්ය කමානික	0 0 7-62
R 836	එම	එම	එම	0 2 9
T 836	එම	එම	එම	0 0 1
U 836	එම	එම	එම	0 0 0-06
V 836	එම	එම	එම	0 0 1-75
X 836	එම	එම	එම	0 0 9-50
Y 836	එම	එම	එම	0 0 0-50
C 837	එම	එම	එම	0 1 22-25
E 837	එම	එම	එම	0 0 22
H 837	එම	එම	එම	0 0 14-25
I 837	එම	එම	එම	0 0 0-62
K 837	එම	එම	එම	0 0 1-12

මෙහි මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:— 1876 ම (බ්‍ර) - තුනු කාණි මෙහි මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:— මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:—

මෙහි මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:— මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:— මෙහෙයුමක් වෙණාදායන පිණිසා සේපුසලාගාවට මාණිකරා, අවුතාවන්ත:—

හුවරළුලිය විද්‍යාචාර්ය කමානික, 1901 ම ජූනි මාසයේ 31 දින. ඒ. ඇම්. ද සී. කේ. ඒ. ඒ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Uda Pussellawa Railway, to wit:—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
T 833	—	Patans and timber plantation	The Christian Brothers of Colombo	0 2 6-50
U 833	—	Vegetable garden	do.	0 0 29-87

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 11, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.
 Nuwara Eliya Kachcheri, December 31, 1901. E. M. DE C. SHORT, Assistant Government Agent.

2 1876 හි වූ අවුදාදේ නොමිමර 3 වන ආකූපයේ සඳහන් වන වගන්තියේ ප්‍රකාරව ආණ්ඩුවේ කටයුතු කට, එනම් :— උඩුපුස්තැල්ලාවේ දුම්රිය මාර්ග සෑදීම පිණිස මෙහි පහත සඳහන් වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආකූපය” හතරේ කාණ්ඩයේ සඳහන් වන පොදුවල ප්‍රකාරව කාරක මණ්ඩලයට මන්ත්‍රණය වනුයේ ඇතුළු උතුරාගතවන සේ ගෙන් කිසිආකාර මට ආණ්ඩුවේ හිමි, එ ඉඩම් නම් :—

සිතියම 5,052. හම—තාවාළුලිය.

නො. G 838	ඉඩමේ නම. සාර්ථකවත්ත	අක්ෂර. වේ	අයිතිකම් කිසිදු. ඇත්දෝ සිලෝන් ජානරල් ඇත්දේවි කම්පෑනිය	වගන. අ. රු. ප.
H 838	එම	එම	එම	0 1 6:37
I 838	එම	එම	එම	0 0 2:87
J 838	එම	එම	එම	0 0 1:62
K 838	එම	එම	එම	0 0 0:37
P 838	එම	එම	එම	0 0 2
Q 838	එම	එම	එම	0 0 17
T 838	එම	එම	එම	0 0 3
U 838	එම	එම	එම	0 0 5:50
W 838	එම	එම	එම	0 0 0:62
X 838	එම	එම	එම	0 0 1:50
Y 838	එම	එම	එම	0 0 16:12
B 839	එම	එම	එම	0 0 0:06
				0 0 14:25

එකී ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුතොට දුකගැන්ම සඳහා හඳුන්වන වගන්තියේ මගීකර කිසිදු මගීකරු වෙතින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනාට තවුන්ම නොගොන් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වර්ෂ 1902 හි වූ පෙබ්‍රවාරි මස 11 වෙනි දින අ. හ. 2 වන ක:තිකමට නුවරඑළියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසිසිවකට මගීවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් එට ඇත්තාවූ තවුන්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට මගී බව මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1901 හි වූ දෙසැම්බර් මස 31 වෙනි දින නුවරඑළියේ කවිවෙලියේදී. ඊ. ඇම්. ද සි. තොර්ට්. ආණ්ඩුවේ උපදේවන මමිස.

1876 ම් වැටුණ 3 ම් මුසකප් සැදුණු 7 ම් පිරිවින් පිරිසාරම් දැපුසලාවෙ මෙහිදී ඉස්සු ඉස්සුම පසිරිඳු ඉස්සුම පසිරිඳු වෙණදිය නම පිණිස සොල්ලොපදම් කාණිකිනි, අදිතව වූ :—

පිරිසාරම් 5,052. ප්‍රතිපි—තුවාලිය.

නං. G 838	කාණිකිනි පෙයර්: සමස්තමිසොද්දම	විවරම්. දේහම්	ඊරිත්තාණ්ඩු පෙයර්. හම්බිලො ටිලොණ් ඉහුණමල් හම් දේද් කමටෙහි	විසාලම්. අ. රු. ප.
H 838	ඉසු	ඉසු	ඉසු	0 1 6:37
I 838	ඉසු	ඉසු	ඉසු	0 0 2:87
J 838	ඉසු	ඉසු	ඉසු	0 0 1:62
K 838	ඉසු	ඉසු	ඉසු	0 0 0:37
P 838	ඉසු	ඉසු	ඉසු	0 0 2
Q 838	ඉසු	ඉසු	ඉසු	0 0 17
T 838	ඉසු	ඉසු	ඉසු	0 0 3
U 838	ඉසු	ඉසු	ඉසු	0 0 5:50
W 838	ඉසු	ඉසු	ඉසු	0 0 0:62
X 838	ඉසු	ඉසු	ඉසු	0 0 1:50
Y 838	ඉසු	ඉසු	ඉසු	0 0 16:12
B 839	ඉසු	ඉසු	ඉසු	0 0 0:06
				0 0 14:25

මෙහි ඉස්සුමේ නමින් පිණිස පුස්තකයක් 1876 ම් වැටුණු කාණි ඉස්සුමේ ඉස්සුමේ නමින් පිණිස පුස්තකයක් පිණිස සොල්ලොපදම් කාණිකිනි, අදිතව වූ :—

මෙහි ඉස්සුමේ නමින් පිණිස පුස්තකයක් 1876 ම් වැටුණු කාණි ඉස්සුමේ ඉස්සුමේ නමින් පිණිස පුස්තකයක් පිණිස සොල්ලොපදම් කාණිකිනි, අදිතව වූ :—

1901 ම් වැටුණු 31 ම් ව. ආ. නි. ද. තොර්ට්. ආණ්ඩුවේ ඉස්සුමේ ඉස්සුමේ නමින් පිණිස පුස්තකයක් පිණිස සොල්ලොපදම් කාණිකිනි, අදිතව වූ :—

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Uda Pussellawa Railway, to wit:—

Preliminary plan 5,055. Village—Hawa Eliya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
P 839	Summerhill estate	Tea	Anglo-Ceylon and General Estates Company	0 0 33.50
U 839	Do.	do.	do.	0 0 6.12
V 839	Do.	Jungle	do.	0 0 4.87
W 839	Do.	do.	do.	0 0 18
X 839	Do.	Tea	do.	0 0 28
C 840	Do.	do.	do.	0 0 28

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 11, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kacheheri,
December 31, 1901.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3 වේ ආඥාපත්‍රයේ කන්වෙති වගන්තියේ ප්‍රකාරව, ආණ්ඩුවේ කටයුත්තකට, ඒකම්:—උඩපුස්සැල්ලාව දමිරිගම:ගිත සැදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවෙනි කාරණයේ කරනිවන පංතාර්තුවල ප්‍රකාරව කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩමකම්:—

සිතියම 5,055. ගම—හාවාඑළිය.

නං.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියවත.	මහත. අ. රූ. ට.
P 839	සමර්ලීල් වත්ත	තේ	ඇන්ලෝ සිලෝන් සහ ජැනරල් ඇස් මෙරි කම්පෑනිය	0 0 33.50
U 839	එම	එම	එම	0 0 6.12
V 839	එම	කැලාව	එම	0 0 4.87
W 839	එම	එම	එම	0 0 18
X 839	එම	තේ	එම	0 0 28
C 840	එම	එම	එම	0 0 28

මවාලින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාව දැනගැනීම සඳහා කන්වෙති වගන්තියේ මිනුනර නිවෙන ගැටිට මෙසින් දැනුම්දෙමි.

ඉහතනි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොගොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වෂි 1902 ක්වු පෙබ්‍රවාරි මස 11 වෙනි දින අ. ග. 2 වැනි කැනියට නුවරඑළියේදී මාදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට මිනුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණ කන් ඊට ඇත්තාවූ තවුන්මේ අයිතිකම් නොරතුරුත් කියාසිටින්නට මිනුවට මෙසින් දැනගත යුතුයි.

වෂි 1901 ක්වු දෙසැම්බර මස 31 වෙනි දින
නුවරඑළියේ කම්මෙරියේදී.
ජ. ඇම්. ද සි. ජෝර්ඩ්,
ආණ්ඩුවේ උපජ්ජන්ත වමින.

1876 ම් (බ්‍රහ්)-ත්තු 3 ම මුලකසුසඳුපතනනු 7 ම පිරිහින් පිරකාරම දැපුසලාවබ වෙහිල්වෙ ට්‍රොඳ් ටේ ටු ආනණුම පරිහරිකම්මෙකෙඊ ටෙව න්ණප්පතනන පින්නාසුසොලප්පබ්බ කාණිකඊන, අංතොවුත්:—

පිරතමපඳුප මුලකසුම 5,055. ට්‍රොහිසු—හාවාඑළිය.

නං.	කාණියින් පෙපා.	විවරප.	උරිත්තාඊයින් පෙපා.	විසාලම. අ. රූ. ප.
P 839	සමර්ලීල් ටොඳුප්	ටෙප්පිභ	ආනනිලොසිලොනන ඊනාආල ආන ටොඳු ටොකම්පෙණි	0 0 33.50
U 839	එම	එම	එම	0 0 6.12
V 839	එම	කාභ	එම	0 0 4.87
W 839	එම	කාභ	එම	0 0 18
X 839	එම	ටෙප්පිභ	එම	0 0 28
C 840	එම	එම	එම	0 0 28

ගමුත්තූකොනවත්තනන ආණ්ඩුවේ ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාව දැනගැනීම සඳහා කන්වෙති වගන්තියේ මිනුනර නිවෙන ගැටිට මෙසින් දැනුම්දෙමි.
ඉහතනි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොගොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වෂි 1902 ක්වු පෙබ්‍රවාරි මස 11 වෙනි දින අ. ග. 2 වැනි කැනියට නුවරඑළියේදී මාදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට මිනුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණ කන් ඊට ඇත්තාවූ තවුන්මේ අයිතිකම් නොරතුරුත් කියාසිටින්නට මිනුවට මෙසින් දැනගත යුතුයි.

මෙහෙතෙමින් කාණිකඊන උරිත්ත ප්‍රෙප්පිභනන සකලආක ටොමාක අලව ටු අවරවුආප කාරියකාරා ආලමාප් 1902 ම් (බ්‍රහ්) මාසමාසම 11 ක් ටෙප්පිභනන 2 මණිකඊ නුවරවෙහිආල්ල ආනමුනපාක වෙහි පඳුඳුත් ප්‍රතමකඊ අනුකාණියිලුන්න දැපුආනිනනු ටුනමෙප්පිභනන අවරවුආපනනනකඊන ටොකම්පෙණි පඳුඳුආනන උරිත්තූකඊන ටොකෙප්පිභනන වවරවුආපනන සොලමුඳුපඳු ටුනමෙ අවරවුආපනනන කොනනනනනනනන.

නුවරවෙහිආ කුසුසෙරි,
1901 ම් (බ්‍රහ්) මාසමාසම 31 ක් ද.
ආ. ආ. ට. ජ. ජොර්ඩ්,
ආරසාඳුසි උත්ත වුසෙණභ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Uda Pussellawa Railway, to wit :-

Preliminary plan No. 5,048. Village—Hawa Eliya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
V 833	—	Patna	The Christian Brothers of Colombo	0	0 30.75
X 833	—	do.	do.	0	0 6.50
Y 833	Lover's Leap	Patna and timber plantation	Nuwara Eliya Tea Estates Company	0	2 2.75
Z 833	—	Jungle	—	0	0 7.50
A 834	—	Vegetable garden	L. Brock, Esq.	0	0 1.25
B 834	—	do.	do.	0	0 0.50
D 834	—	Scrub	Savaranamuttu	0	0 14.50
F 834	—	Vegetables	do.	0	0 1
H 834	Belmont estate	Tea	L. Brock, Esq.	0	0 24.50
I 834	Do.	Tea and boutiques	do.	0	0 38
K 834	Do.	do.	do.	0	0 0.02
O 834	Fairyland estate	Patna	Nuwara Eliya Tea Estates Company	0	0 0.18
Q 834	Lover's Leap estate	Tea	do.	0	0 6.68
S 834	Do.	do.	do.	0	0 9.50
T 834	Do.	do.	do.	0	0 1.75
X 834	Do.	do.	do.	0	0 0.62
Y 834	Do.	Boutiques	do.	0	0 2.25
Z 834	—	Vegetable gardens	E. Vanderwall	0	0 1
A 835	—	do.	do.	0	0 8.75
D 835	—	Vegetable gardens and boutique	do.	0	0 0.25
E 835	—	Vegetables	do.	0	0 1.50
G 835	—	do.	do.	0	0 6.50
I 835	—	Vegetables and portions of boutiques	Menchi Nona	0	0 1.62
L 835	—	Vegetable	do.	0	0 0.12
M 835	—	Vegetables	do.	0	0 2.25
N 835	Fairyland estate	Tea	Miss Rossiter	0	0 13.75
P 835	Do.	do.	do.	0	0 2
R 835	Do.	do.	do.	0	0 17.50
S 835	Do.	do.	do.	0	6 1.25
U 835	Do.	do.	do.	0	0 15
V 835	Pedro estate	do.	Nuwara Eliya Tea Estates Company	0	0 11.87
W 835	Do.	do.	do.	0	0 2.25
Y 835	Do.	do.	do.	0	0 5
A 836	Do.	do.	do.	0	0 16

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 11, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
December 31, 1901.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ සොම්මර 3 වන අකුසත්‍රයේ ගව්වෙහි වගන්තියේ ප්‍රකාරයට අණවුම් කවුසුක්ක කව, එකම :- ලබුසුසැල්ලාවේ දුම්රිය ම ගීය කැදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ අකුසත්‍රයේ" ගව්වෙහි කාණ්ඩයේ කරනිවෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවගන්සේගෙන් නිසිඅකාර වේ අණ ලැබී තිබේ, ඒ ඉඩම් හම :-

කො.	ඉඩමේ නම.	සිතියම 5,048. අන්දම.	ගම—නාමාලියක. අයිතිකම කිසිකයා.	විහස. අ. රු. ප.
V 833	—	පහත	සො. ශ්‍රීම ක්‍රිස්තියාන් මුදුරස්	0 0 30.75
X 833	—	—	එම	0 0 6.50
Y 833	ලවර්ස්ලීප්	පහත සහ ගස්	නුවරඑළියේ විද්‍යාචාර්ය කම්පැනි	0 2 2.75
Z 833	—	කැලාව	—	0 0 7.50
A 834	—	එලව්වකොටුව	ඇල්. බ්‍රොක් මහත්මයා	0 0 1.25
B 834	—	එම	එම	0 0 0.50
D 834	—	ලවල	සවර්වුක්ක	0 0 14.50
F 834	—	එලව්ව	එම	0 0 1
H 834	බැල්මොන්ට්වන්ත	කේ	ඇල්. බ්‍රොක් මහත්මයා	0 0 24.50
I 834	එම	කේ සහ කඩ	එම	0 0 38
K 834	එම	එම	එම	0 0 0.02
O 834	පෙරිසලැන්ඩ්වන්ත	පහත	නුවරඑළිය, විද්‍යාචාර්ය කම්පැනි	0 0 0.18
Q 834	ලවර්ස්ලීප්වන්ත	කේ	එම	0 0 6.68
S 834	එම	එම	එම	0 0 9.50
T 834	එම	එම	එම	0 0 1.75
X 834	එම	එම	එම	0 0 0.62
Y 834	එම	කඩ	එම	0 0 2.25
Z 834	—	එලව්වකොටුව	ඊ. වැන්ඩර්වෙල්	0 0 1
A 835	—	එම	එම	0 0 8.75

கணம்.	காணியின பெயர்.	விலாமை.	உந்ததாளியின பெயர்.	வசாலம்.
V 835	பீழறுதோட்டம்	தேயிலை	நுவறெலியாடி. பெயஸ்டேட்	அ. அ. பெ.
W 835	இடம்	இடம்	கம்மெனி	0 0 11-87
Y 835	இடம்	இடம்	இடம்	0 0 2-25
A 836	இடம்	இடம்	இடம்	0 0 5
				0 0 16

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்ததுக்கொள்வதையப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினால் ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிருப்பதனால், அக்காணிகளை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதிபலிப்பாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதே காணிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரராக 1902 ம் ஆண்டு மார்ச்சு 11 ந் தேதியிலான 2-ம் அணிகரு நுவறெலியாவில் எனமுன்பாக வெளிப்பட்டிருந்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்கள்களினால் தன்மையையும் அவ்வூடற்கள்களுக்காய்த் தாம் சாதிக்கும் உரித துகளின் தொகையையும் விவரங்களுமே சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவறெலியா கச்சேரி,
1901 ம் ஆண்டு மார்ச்சு 31 ந் உ.

ஈ. எம். த. சீ. கோட்,
அரசாட்சி உதவி ஏஜன்ட்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, metal quarries, to wit:—

Preliminary plan 987. Village—Kahahengama in the Uda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
Y 117	Jambugahena or Bandaruru	Jungle and cocoanut	M. B. Eknelligoda of Ruwanwella	3 0 30
Z 117	Hena	Tea bushes	The owner of Paradise estate	0 0 0-75
A 118	Do.	do.	do.	0 0 2
B 118	Do.	do.	M. B. Eknelligoda	0 0 2-5
C 118	—	—	—	0 0 3
D 118	—	—	—	0 0 6
E 118	—	—	—	0 0 0-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Ratnapura Kacheheri on February 8, 1902, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Ratnapura Kacheheri,
December 31, 1901.

EVAN M. BYRDE,
Government Agent.

1876 ன் ஆண்டு ஏப்ரல் 1-ஆம் தேதியே காணி எடுத்ததுக்கொள்வதையப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினால் ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிருப்பதனால், அக்காணிகளை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதிபலிப்பாய் விளம்பரஞ்செய்கிறேன்.

கி. 987. ஊர்—காஹேங்காமா இராட்டில் குருவித்தேர் காலம்.

கணம்.	ஓய்வகம்.	பெயர்.	ஓய்வகம் பெயர்.	அளவு.
Y 117	சம்பளக்காலம் காலம்	பெயர் காலம்	சம்பளக்காலம் காலம்	3 0 30
Z 117	சம்பளக்காலம்	பெயர் காலம்	சம்பளக்காலம் காலம்	0 0 0-75
A 118	சம்பளக்காலம்	பெயர் காலம்	சம்பளக்காலம் காலம்	0 0 2
B 118	சம்பளக்காலம்	பெயர் காலம்	சம்பளக்காலம் காலம்	0 0 2-5
C 118	—	—	—	0 0 3
D 118	—	—	—	0 0 6
E 118	—	—	—	0 0 0-50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்ததுக்கொள்வதையப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினால் ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிருப்பதனால், அக்காணிகளை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதிபலிப்பாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதே காணிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரராக 1902 ம் ஆண்டு மார்ச்சு 11 ந் தேதியிலான 2-ம் அணிகரு நுவறெலியாவில் எனமுன்பாக வெளிப்பட்டிருந்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்கள்களினால் தன்மையையும் அவ்வூடற்கள்களுக்காய்த் தாம் சாதிக்கும் உரித துகளின் தொகையையும் விவரங்களுமே சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

1901 ன் ஆண்டு ஏப்ரல் 1-ஆம் தேதியே காணி எடுத்ததுக்கொள்வதையப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினால் ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிருப்பதனால், அக்காணிகளை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதிபலிப்பாய் விளம்பரஞ்செய்கிறேன்.

ஈ. எம். த. சீ. கோட்,
அரசாட்சி உதவி ஏஜன்ட்.

1876 ம் (ஹ) - த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கல்லடைக்க என்னும் பிரகாரம் தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணிகளை, அல்தாவது :—

பிரதமபட்டத்து இலக்கம் 987. குறிச்சி—குறுவிட்டிகோழை உட்பத்துவை கழகேன்ம.

த.நாடு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. றா. ப.
Y 117	சம்புகஹகேன் அல்லது பந்தம்ஹேன்	காரும் தென்னையும்	ருவன்வல்லி அம். பி. எகனலிகொடை	3 0 30
Z 117	ஹே	தே கண்டு	பறடயில் தோட்டத்தின் உரித்தாளி	0 0 0.75
A 118	ஹே	ஹே	ஹே	0 0 2
B 118	ஹே	ஹே	எம். பி. எகனலிகொடை	0 0 25
C 118	—	—	—	0 0 3
D 118	—	—	—	0 0 6
E 118	—	—	—	0 0 0.50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹ) - த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்காரர் என்பதை 7 ம் பிரிவன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1902 ம் (ஹ) மாசிமாதம் 8 ன் தேதியிலன்று 12 மணிக்கு இரெட்டினப்புரி கச்சேரியில் என் மூன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்கைகளினது தனமையைய அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

இரெட்டினப்புரி கச்சேரி,
1901 ம் (ஹ) மார்ச்சு 31 ன் உ.

என். எம். பேர்ட்,
அரசாட்சி எசண்டி.